

ආලෙකා උද්‍යාඩී

ආරයරත්න හේවාපතිරණ

ලක් ඉසුරු ප්‍රකාශන

අභ්‍යාලිකා උදෑපාද

ආරයරත්න ශේවාපතිරණ

ISBN - 978-955-4999-00-8

පුරුම මූල්‍යය - 2014 මැයි

ආරයරත්න ශේවාපතිරණ

චොලියෝග යොමු කළේ
(පිටකවරයෙහි දැක්වා අන්තර්ජාලයෙහි.)
ස්ථානීය ප්‍රතිඵලි

පරිශකාක ප්‍රතිඵලි සැකසුම, පිටකවර සැකසුම, මූල්‍යය
නිව්ලක් ප්‍රිත්වර්ස්
අංක. 593, බණ්ඩාරණයකපුර, මල්කාබුව,
මිගමුපාර, කුරුණෑගල

ප්‍රතිඵලිය: ලක් ඉසුරු ප්‍රතිඵලි
අංක. 593, බණ්ඩාරණයකපුර, මල්කාබුව,
මිගමුපාර, කුරුණෑගල.

නිව්ලක් ප්‍රිත්වර්ස්, ලක් ඉසුරු ප්‍රතිඵලි
“ලේගාප” අංක 34 ආතර පෙදෙස, කළුදෙමුල්ල, මොරටුව.
071 - 8588703 / 076-6793819
newlakprinters@gmail.com

විභාග ප්‍රධාන

ප්‍රධාන මණ්ඩල ත්‍රිත්වය

ඒස්ට්‍රෑලියානය - මහා මුද්‍රා

බැංක් ප්‍රධාන මණ්ඩල මෙය

කතීලගේ වෙනත් කෘතීන්

දිගු ගමනක අතරමගේ

(මිනුම්පෑරියෙන් නිදහ දික්කමෝත්)

ගමන නිමවය

විභාග ප්‍රධාන මණ්ඩල මෙය
ක්‍රියාත්මක ක්‍රියාත්මක
විභාග ප්‍රධාන මණ්ඩල මෙය
මෙම මෙය ප්‍රාග්ධනයා ඇති නියම මෙය

විභාග ප්‍රධාන මණ්ඩල මෙය
මෙම මෙය ප්‍රාග්ධනයා ඇති නියම මෙය
මෙම මෙය ප්‍රාග්ධනයා ඇති නියම මෙය

විභාග ප්‍රධාන මණ්ඩල මෙය
මෙම මෙය ප්‍රාග්ධනයා ඇති නියම මෙය
මෙම මෙය ප්‍රාග්ධනයා ඇති නියම මෙය
මෙම මෙය ප්‍රාග්ධනයා ඇති නියම මෙය

පෙරවිදුත් හේ යෙහෙද තැනැලු
මෙහෙද පෙනෙයා දියුණු පාඨ මෙහෙද තිබා මෙහෙද
ලෝකයේ පවතින ආගම් හා දුර්ජනවාද තුන්දහසක් පමණ
අතරක වූද දහමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලෝකයේ
පවතින සියලුම ආගමික දුර්ජනයන් ප්‍රධාන කොටස් දෙකකට
බෙදේ. ඒ ඒවායෙහි පරමාර්ථය හා අපේක්ෂාව සැලකිල්ලට
ගැනීමෙති. වම දෙකොටස නම්,
 i) ලොකික ධර්ම සැලකිල්ලට ඇත යුතු යුතු
 ii) ලෝකේන්තර ධර්ම, යහුදි.

වූද දහම අයත්වන්නේ ලෝකේන්තර ධර්ම ගණයට ව්‍යවද
විතුළුන් කිසිවෙකත් "මෙම දහම පරලෙව සඳහා පමණක්ය"
යන අදහස ලබානොදේ. මෙම ආගම් හා දුර්ජනවාද තවත්
ප්‍රධාන දෙකොටසකට බෙදෙන්නේ වහි ගාස්තා හෝ ආගමික
කත් වර්යාභ්‍යවය. වහුම්,
 (i) ස්වාක්ෂ්‍රාත ධර්ම හා එයෙහි ප්‍රාග්ධනය
 (ii) ද්වාක්ෂ්‍රාත ධර්ම හා එම තුළුලේ ප්‍රාග්ධනය

යහුවෙති. කිසියම් ආගමික නායකයකු හෝ උර්ජිකයකු
නමත් විසින්ම සොයාගත් ධර්මයක් ප්‍රකාශ හරදී නම්, වය
ස්වාක්ෂ්‍රාත නම් වේ. කිසියම් වූ ආගමික නායකයකු පතිච්‍රය
කරවකුගේ හෝ දුනයකුගේ කාර්යය ඉටු කරමින් දෙවන්නකු
වගයෙන් යම් ධර්මයක් ප්‍රකාශ කරදී නම්, වය ද්වාක්ෂ්‍රාත
ඛර්මයක් වේ.

වූද්ධ ධර්මය ස්වාක්ෂ්‍රාත ධර්මයකි. වය වූදුරජාත්‍යන්
වහන්සේ විසින්ම අන්තර සාරාසංඛ්‍ය කළුප ලක්ෂ සංඛ්‍යාත
පාරම් ධර්ම හේතුකොට ගෙන බෝලඩ් දි අවබෝධ කොටගත්
ලතුම් වතුරාරුය සත්‍ය ධර්මයයි. වය ස්ථීර වූ වෙනස් නොවන
වෙනත් ආකාරයකින් දැක්විය නොහැකි යන ලක්ෂණයන්ගෙන්

පුක්තය. තුතනය වන වට මුලු මහත් ලෝකයේම වඩාත් අවධානයට ලක්වූ දර්ශනය ලෙස බොද්ධ දර්ශනය හැඳුන්වා දිය හැකිය. ඒ විමෘෂන බුද්ධයෙන් පුතුව තිදහස් වින්තනයෙන් පුක්තව හඳුන්වා ඇති භැංකියාව නිසාමය. තුතන බොහෝ ධර්ම ගාස්තු ගැවීපෙනයෙන් විමෘෂනය යතුවෙන් අදහස් කරනුයේ භුද්‍ය තර්කනයයි. නමුත් තුතන මණ්ඩිල්‍යාජුදින්ගේ විද්‍යාත්මක ව්‍ය පර්යේෂණයන්ට අනුවද මානව හැඟීම් තාර්කික සිතුවලි වලට වඩා 24 ගුණයක් බලවත් බව පසක් තොට තිබේ. සම්මත්ත්ව වෙදිතබ් යනු තර්කනය නොවේ.

"අපන්නුකං දාන වෙතේ දුතියා ආහුතක්තිකා එතුනු මෙධාවතං ගණ්ඩ යදපන්නුකං"

(විවාර බුද්ධය ඇති පුද්ගලයේ නියම මාර්ගය කියාදෙනි. තර්කය ආයුධය කොටගත් ඇතැම් අය වැරදි මාර්ගය නිවැරදි මාර්ගය කොට දක්වනි. තුවනුවේ පුද්ගලයා විසින් මේ දෙවැන්දරුම් තත්ත්වය අවබෝධ කොටගත් තර්කය පසුපසම නොගොස් නිවැරදි මග සොයාගැනුමට උත්සාහ දරය පුතුය)

එමෙන්ම පරම්පරානුගාත අන්ධ විශ්වාසය ද නොවේ. බොද්ධ ප්‍රතිප්‍රාදුවන් තුළින් යමෙකු ප්‍රචිතය අමුණාරවත් කර ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔහු හෝ ඇය යට්ටෝරිය කර. ප්‍රගත්වන, සුවස් වෙසෙන අයෙකු බවට පත්වනු නොඅනුමාතය. මන්ද යන්, බුද්‍ය දහම හොතිකත්වයන් පාරහොතිකත්වයන් පරය තිශ්විතවූ පරම තිශ්ඩිවක් දක්වා ඇති නිසාවෙනි.

බුද්‍ය දහම ජනුරිය වෙන්ම, බුද්‍ය දහම අමුලා ලියැවුණු පොත පත්ද සිඹු යෙන් වර්ධනය වී තිබේ. නමුත් ඇතැම් අන්තනොම්තික ගුන්ට් කරනුයම බොහෝ ධර්ම ගාස්තුකාලින්ගේ

වල්ලමත්වීමට හේතු වුවා නිසැකය. මන්ද යන්, ධර්මය වචනය කිරීමේද බොහෝවිට විකිණීකාට අවසි පරදි සිදුකිරීම හේතුවෙනි. තුපිටකයේ ඇතැම් සූත්‍ර පිළිබඳව මතා අවබෝධය ලබා ගැනීම සඳහා අවධිකට්ටාවන්හි දායකත්වය ලබාගත යුතුමය. උපහරණ ලෙස සුත්ත නිපාතයේ අවධික හා පරායන වග්ග හැඳුන්වාදිය හැකිය. කිසිදු නිදාන කට්ටාවකින් තොරව දක්වා ඇති මෙති සූත්‍ර තේරුමේ ගැනීම සඳහා අවධිකට්ටාව අත්‍යවශ්‍ය වේ. විනි දී ඇතැම් වචන තුළින් ඇතැම්විට ගුම්ජ කරනුයේ සමාන අදහසට වඩා වෙනස් වූ අදහසකි. මේ බව තොදත් ඇතැම්වූන් තම අනිමතය පරදි මෙවති ධර්ම කොටස් විස්තර කරනු දැකිය හැකිය. මෙමතින් සිදුවන හානිය සුළු පටු තොවේ.

බෛජ්‍ය විට දහම් පොත පත පිරික්සීමේ දැකිය හැකි කාරණය වන්නේ, සම්මුති හා පර්මාර්ථ යන ධර්ම කොටස් දෙක පැහැදිලි අවබෝධයකින් තොරව විස්තර කර තිබුමයි. මේ නිසා ඉතා ගැහුරු ධර්ම වචන අර්ථ සුත් සිවිපදයක් බවට පත්ව ඇති අවස්ථා ඉතාම සුළුහය. අගාරක ප්‍රතිප්‍රාව හා අනුගාරක ප්‍රතිප්‍රාව පිළිබඳ අනවබෝධයකින් ධර්මය විස්තර කරන ඇතැම්වූන් නිසාවෙන් මානසික අසහනයට හා විවිධ සමාජය ප්‍රශ්නවලට මුහුණු දුන් ධර්මගෙවෙමි පිරිස් ද අල්ප තොවේ.

මේ සියලුළුව හේතුව ධර්මය දකින උගතුන් විසින්, ධර්මය, හරහැරී සමාජගත තොකිරීමයි. ආරයරන්න හේවාපතිරණයන් විසින් රවිත ආලොකා උද්‍යා ගුන්විය දහම් පිපාසිත උවසියන් හට සිසිල් පැන් බිඳ්ක්මය.

පුහුදුන් මතිස් සමාජය තුළම කටයුතු කරන කතුවරයා, විකී, පුහුදුන් සමාජගත විවිධ මිත්‍ය ද්‍රැශනයන් පිටුදැක, සම්මා, ද්‍රිධිය සමාජ ගත කරනු වස්, භුද්‍ය ජනයාගේ දහම් ඇස

පාදන්හට යහපත් පරිග්‍රීමයක් දරා ඇත. ලේකයේ පිටත්වන අඩ කවුද ? ලේකය යනු කුමක්ද ? ලේකය පවතින්නේ කෙසේදී ? ලේකයෙන් විනෙරව ලේකෝන්තරවත්නේ කෙසේදී ? යන පරම ගම්හීර වහ කාරණා සරලව පහත ද තිබේ. අවසානයේ දක්වන්නලද සූත්‍ර ධර්ම කිහිපයක් ඉහුරියේ අගය තවත් වැකි කරන්නක් වශයෙන් හැඳුන්වය හැක්කේ තුනහ සමාජයට අඛල ඉතාම සංවේද මෙන්ම, ඉතාම කාලෝචිත වැදුගත් පණුවුඩ රාජීයක් විමුණ්න් ලබා දෙන නිසාවෙනි.

"සිලදස්සන සම්පත්තිය බම්මටියි. සවිච්චා දැනු ඇත්තේ පෙනී කළුම සුබ්ඩාන් අත්තනේ කම්ම සුබ්ඩාන් ත්‍රෑ පත්තේ කරනේ පියු." මෙයි

କେବଳ କାହିଁ ପାଇଁ କାହିଁ କାହିଁ କାହିଁ କାହିଁ କାହିଁ

පුද කිරීම

මගේ ලාභියා තුළ,

සියල් ධර්මතාවයන්

පිළිබඳව, තත්ත්වාවබෝධය මිස,

ප්‍රාර්ථනාවන් නැත

ප්‍රාර්ථනාවන් විශ්වාසකාරකයි.

තාම් තාම්ප්‍රහා,

හම් තාම්ප්‍රහා,

විහම් තාම්ප්‍රහා,

දක උපදෙශයි

මෙකි ධර්මතාවයන් අවබෝධ කර

ගතහැකි ප්‍රෘත්‍යාවන්තයින් උදෙසා

මෙම කාතිය පුද කරමි.



කතීං.

පටුන

01	සසර ඕෂය	15
02	තෙවන සිල්පදය නොකඩම්	19
03	පංච නිවරණධම්	29
04	දහම දකිමු	36
05	ආලෙකා උදාහැරි	46
06	සසර තරණය	75
07	ප්‍රබෑඩ් නිවාස	84
08	ආයෝජනන හා නිරෝධය	87

භූමිකාව මින් පැටි යුතු සෑරුවෙන්

සවියෙටු, තවාගත් සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ, දැඟකලක් දරණලද උත්සහයකින් පසුව ප්‍රතිඵ්‍යුතු කරගත් දහම, සියලු ලේකවාසි සත්ත්වයාගේ හිත සුව පිණිස දේශෙනු කොට වදුරා අභ්‍යන්තරේ, ඉතාමත් පහසුවෙන්, විය අවබෝධකර ගතහැකි අයුරින් වනා, අටුවා, රිකා, රිජ්පති, ගබඳකේෂ, පරිහරණය කරමින් ධමිය සෙවීම පිණිස නොවේ. උත්වහන්සේ විසින් ඉතාමත් සරල අයුරින් ධමිය විග්‍රහකොට අභ්‍යන්තර සූත්‍ර දේශෙනු තුළින් පැහැදිලි වන්නේය.

එහෙත් අද ද්‍රව්‍යෙක් දහම් කරණු පිළිබඳව දැක්වෙන බොහෝමයක් ග්‍රහ්ථී තුළින්, ධමිය අවබෝධකර ගැනීමට අපහසු වී ඇත්තේ, භුද්ධ ජනයාගේ පහසු අවබෝධය පිණිස නොව, ධර්මය පිළිබඳව මවාගත් ගම්හිරත්තවයකින් යුතුව වියන් බිජින් ඉදිරිපත් කිරීමට පර්වතීකයින් ත්‍රියකොට අභ්‍යන්තර බැවිති.

තෝරා බේරා ගැනීමට අපහසු අයුරින් වත්මානයේ සකස්කරගත් අන්තර්වා වවන, නාමර්සැ, සංඡු, විජුණු, මතසිකාර, තන්හා, අනිලේපන, අජරජපතර හමුවෙනි, ධමිවබෝධය බ්‍රභාගැනීමේ ඕනෑමක්මේ යුතු මිනිසුන් අතරම්වී සිටිති. ඒවා තෝරාමිකර දියනැකි ඇතැමුන්, ඒවා නිර්වචනය නොකොට සිටිනුයේ තම තමන්ගේ ප්‍රාදේශවයට හානියක් වේ යැයි සිතා සිටින තිසාවෙන්දැයි තුතුහාලයක්ද ඇතිවේයි.

අද ඕනෑමකරුයේ වියන් බස රැකීම නොව, සරල අයුරින් කරණු කාරණාවන් අවබෝධකර ගතහැකි පත පොතය. එහෙත් අවාසනාවකට මෙන් සිදුවනුයේ වියට ප්‍රතිවිරෝධ දේවල්ය.

භාෂාවක අවශ්‍යතාවය ඇත්තේ වියන් බසට මූවා වි උගතුන් ලෙසින් මානය ඇතිකරගැනීමට නොව, අදහස්

හුවමාරුව හා වටහා ගැනීම උදෙසාය.

”ඩුවල සිත, විදුප්‍ර සිත, ඒ සැහින් නිමවෙල මතකයන් ගේෂවී, හවගමත දිගුවෙල සකරගති’ නොම හැඳින තණ්හාට පොදුබඳුන් බැඳී බුද්ධිමත් විශ්වකින් දුන් විදින මෝඩියෝ”

කිසිවෙතු අහස දෙසට ඇගිල්ල දිගුකොට, සඳ පෙන්වති කළ, විදෙස බලන්නා විසින් සඳ දෙස නොව, පෙන්වන්නාගේ ඇගිල්ල දෙස බලන්නේනම්, ඒ තැනැත්තා කිසිදිනක සඳ දකින්නේ නොවේ.

විළෙසින්ම, මෙම පොතෙහි දැක්වෙන බර්මනාවයන් පිළිබඳ කරුණු කාරණාවන් ගෙන් බැහැරව, මෙහි ලේඛන ක්‍රාව, අනුමාතිතයායා, ප්‍රතිරූපීයෙන් නො එවන් කරුණු දක්නට වෙර දරන්නේනම්, එවන් තැනැත්තාද, දැකිය යුතු “සඳ” නොදැකින්නාහට දෙවැනි නොවන්නෙකි.

පුද්ධ - අසුද්ධ ප්‍රවාන්තා තාක්ෂණ තාක්ෂණමක්දාක්ද විශේෂයේ

පිරිසිදු නො අපිරිසිදුවීම තමන් තුළමය. අන් අයෙකු හට විය සිදුකළ නොහැකිය. මෙය තථාගතයන් වහන්සේගේ දේශෙනුයයි.

වත්මන් පතනාට සක්කාය දිට්ධියෙන් බැහැරවීම වෙනුවට - සක්කාය දිට්ධියෙහිම ගැලෙති.

ශේෂ වරදවා ගැනීමෙන්, ශේෂව්‍යතාපරාමායෙට හසුවී සිටිත.

වදිත්, යදිත්, පතත්, ප්‍රාර්ථනාවෙන්ම “සසරදක” දුරුවේයැයි හැඳිනි.

තොපෙනෙහි අභස්මාලිගාච්චලට ඉතිමං තතති. දුකින් ගැලවීමට සිතම්න් දක්ම වැළඳගැනීති. මාරුයා ගෙන් බේරෙන්නට සිතම්න් මාරුයාව කරතබාගෙනම දුවති.

මේ සියල්ලම, තපාගතයන් වහන්සේ ව්‍යුතු බේරෙමය නිවැරදිව අවබෝධකර තොගන් තිසාය. ව්‍යවන් පිරිසකට - බුද්‍යන් ව්‍යුතු දහම, මැණවන් වටහා ගැනීමට මෙම කානිය පිටුවහැක් වන්නේනම් වියද සතුවට හේතුවති.

තපාගතයන් වහන්සේ විසින් ව්‍යුතු දහම නිවැරදිව ජනතාව හට අවබෝධකර දීම පිණිස, ධම්බවබෝධයෙන් යුතු, පැවිදී උන්වහන්සේලා මහගු කාය්සීක නිර්තවී සිටිති. උන්වහන්සේලා අතරන් අභ්‍යාමේතු බ්‍රම් ග්‍රන්ටිකරණයේ තොයෙදෙන්නේද තොවේ. උන්වහන්සේලා තොවන්නට, උන්වහන්සේලා ගෙන් ලබුණා, අවවාද, අනුගාසනා තොවන්නට, අද දැවසේ මා අතින්ද මෙවන් කානියක් බිජිනොවන්නට හැකියාව තොත්තුන්නේද තොවේ.

මෙසින් සම්පාදනය කළ ” ගමන නිම විය ” කානියෙන් පසුව, තවන් ලිවිමේ කටයුතු වලින් බැහැර වෘම්ම මම අදහස්කර ගෙන සිටියෙමි. ඒ සැබවන්ම, විය තුළින් පිඩාකාර් හවාම් ස්වහාවයක් ඇතිකරවන බවති.

විජි පොත මුද්‍රණය කරනුලැබූයේ ”නිව්ලක් පින්ටරස් ආයතනයෙහිය. විම පොතෙහි මුද්‍රණ අවස්ථාවෙනිදීම, විය කියවා තිබූ, මුද්‍රණාලය අධිපති ජ්‍යවන් ජයරත්න මහතා විසින්, මා වෙත කරනලද ඉල්ලීමට, මම මදක් පසුව සිටියෙමි,

විහෙන් දිගටම විනුමා විසින් කිදුකළ කරගතු පැහැදිලි කිරීම් හමුවෙනි “ආලොකා උදපාද” නමින් වන මෙම කානිය සහස්කර දීමට මම විකාර වූයේම්.

“බුදහෙම” පහසුවෙන් හා තිවැරදිව ඇවබෝධකර ගැනීමට, උත්සුකවන මිනිසුන් වෙනුවෙන්, ධම් ග්‍රෑස්වියන් ප්‍රකාශයට පත් කිරීමන්, රහනාව අතරෙනි, තේවා තොම්ලයේ බෙඟු හරිමන් මහුගේ ප්‍රාණභාෂිමුව අරමුණ වී තිබුණි. එවන් ධම්දුනමය, සහජත් අරමුණක් සාර්ථක කරගැනීම උදෙසා සහය දැක්වීම, මාභාගි සඳ්‍යායනීයක් බැවෙන් ඒ සඳහා මම ඉදිරිපත් වූහෙම්.

මධ්‍යසින් නිමවන ලද “ආලොකා උදපාද” නමින් වන මෙම ග්‍රෑස්වියනි සියලු ප්‍රකාශන නිමිකම් පිටත් ජයරත්න මහතා වෙත පවරා දැනීම්.

මහලදුවේ නිජදරතන (PhD Delhi) ස්ට්‍රීවරියන් හට ද, පෙරවදන ලියාදන් ගාස්තුපත් දැඟල කුසලාතා ස්ට්‍රීවරියන් හට ද, මගේ හාදායාංශම කානුවෙදිත්වය මෙහිලා පළ කරමි.

දහම් ඇස්සීමෙන් වේවා, දහම් පොත් කියැවීමෙන් වේවා, තිවැරදිව බුදුහෙම ප්‍රත්‍යාස්‍ය කරගැනීමේ හැකියාවන් ඔබ සතුව පවතීනම්, විම හැකියාවන් මතුකර ගැනීමෙන්, ‘සසර දුක’ තිවා ගැනීමේ හැකියාව ඔබද ලබා ඇත. නිරෝධය ඇවබෝධවනකළ ‘සත්‍ය’ ප්‍රත්‍යාස්‍යවනු ඇත.

අවිද්‍යාවෙනි ගැලී සොයීන්නා, මුලාවෙහිම වැවෙන්නේය.

අවිද්‍යාවෙන් මිදි - සිහිය ලත - තැනැහැන්නා - ප්‍රෘතුව තුවින් ‘සත්‍ය’ ප්‍රත්‍යාස්‍ය කරන්නේය.

ඩාරයරත්න හේවාපත්‍රිරණ
විස්/1/10, ද සොයීසා පුර,
මොරටුව,
0777 459143

ශ්‍රී මුද්‍රිත වර්ෂ 2557 වෙසක් පුර තොළෙස්වක තිවියේ
සම්මත ව්‍යු 2014 මැයි මස 12 දින දිග

සහර ඕසුර

සත්ත්වයේ තිරන්තරයෙන්ම ඇතිකර ගන්නා සිතුවලි වල අතරම්වෙති. සිතුවලිවලට මනසිකාරය යැයිද කියති. සිනියෙන් යුතුව අවබෝධයෙන් යුතුව පවත්වන සිතුවල්ල, යෝනිසේමනසිකාරයයි. සිනියෙන් තොරව, අනවබෝධයේ පවත්වන සිතුවල්ල, අයෝනිසේමනසිකාරයයි.

යෝනිසේමනසිකාරය “දුකින්” මුදවයි අයෝනිසේමනසිකාරය “දුකෙහිම” රඳවයි. දුකෙහිම ගිල්වයි.

මනසිකාර ප්‍රත්‍යයෙන්ම සත්ත්වයේ උපදිති. වැඩිති, ප්‍රවත්වෙති, පවුල්වෙති, අමුදරුවන් පෝෂණය කරති. තරග කරති, ජය ලබති, තරග කරති, පරාජය වෙති, රෝග වෙති, නිරෝගී වෙති, ලේකයන් තනති, ලේකයන් විනාශ කරති. ලේකය ගැකගැනීමට අරගුල කරති, දැවෙති, මියයති, තවත් සමහරෙකු අරගුල නොකරති, සමහන් වෙති, නිවෙති.

මේ කවර ආකාරයකින් හෝ වේවා සත්ත්වය මනසිකාර වූ ලේකයන්ම පවත්වති. ඒවා තුළම ප්‍රවත්වෙති. හොතික සම්පත් උපයති. වැකිදියුණු කරති. ඒවායෙහිම ඇඟලෙති. ඒවායෙහිම ගැලෙති. ඒ සඳහාම දුක් විදිති. කවර හෝ මොහොතකදී මේ සියලු හොතික සම්පත් අතහැර මියයති. සම්මුතිමරණයට පත්වෙති.

විනෙක් මෙනෙක් හොතික සම්පත්, ලේකයසේ සිතාසිටි සත්ත්වය මියගිය නමුද, මමය, මගේ වගයෙන් දැකිමින් පවත්වාගෙන් හොතික දේවලුන් කිසිවක් විම සත්ත්වයාහට අයත් නොවන්නේය. නොගෙන යන්නේය. විනෙක් ලේකය වගයෙන් පැවති හොතික සම්පත් ලේකය නිමවන්නේය.

සත්ත්වයාගේ මහසිකාරයන්, මතෝලෝකයන්, ශේෂප පටතිනුයේ නම් හේ පුනර්භවය ඇතිකරන්නේය. සම්මත වහරට අනුව නම් යළි උපදින්නේය. සම්මති උපතන්, සම්මති මරණයන් අතර පෙවත කාලය තුළ උපය, සපය, රස්කරගත් සියලු හොඳින් සම්පත් අභිමිතර ගනීමින් මියගිය සත්ත්වයාහට ශේෂ වනුයේ මහසිකාර ස්වභාවයන් පමණි. කුසල්, අකුසල් පමණි.

විනොකැ'යි මෙනොකැ'යි කිව නොහැකි අන්තරු ඉපදිම මියයෑම් වලින් නිමවනු සංසාර ගමන තුළ රෝග හාවය සැකසෙනුයේ, ලෝකය පහලවනුයේ සත්ත්වය තිකින් පුරුදු පුහුණු කළ කුසල හේ අකුසල්වන මහසිකාරයන් මිස, සම්මත ලෙසින් ඇතිකරගත් පටත්වා ගන්නට වෙරදුරු හොඳින් සම්පත් නොවන බව ප්‍රත්‍යාශවන වලෙක සත්ත්වයා දුකින් මදුමේ මගට පිවිසෙනු ඇත. වහෙත් ඒ සඳහා හැකියාව පටතිනුයේ දියුණු මහසකින් යුතු මිනිසාහටම පමණකි.

අන් කවර හේ සත්ත්වයෙකුනට වුවද, සසර ස්වභාවය අවබෝධකරගත නොහැකි බවින්, සංසාරයෙකිම වැවෙමින් දුකම විදින්නේය. සැපය යයි සිත්මන් දුකම වැළඳුගත්නේය. මිමාවක් තැකි අයුරින් දුකම විදින්නේය.

ස්වභාවයේ - ස්වභාවය පිළිබඳව ධර්මාවබෝධය බෙනහෙක් මිනිසා ගැලීසිටින්ද මුලාවෙනිය. මුලාවෙනි ගැලී සිටිනතාක් ඇතිවනුයේද දුකය. පටතිනුයේද "දුකය".

අවද්‍යාව ප්‍රත්‍යක්රියා ගනීමින් පටතින අප්‍රමාණුවූ ලෝකයන් වෙත. ඒ කිසිවක් සැබැඩු, සත්‍ය වශයෙන් පටතින්නේ නොවේ. වහෙත් ධම්තාවය නොදුන්නා මිනිසා විවිධ නාමයන් යොදුමින්, රෝග ලෙස දැකිමින්, ප්‍රමාණයක් නොමැතිව ලෝකයන් තනති. පටත්වති.

දැවජලෝක, බුහ්මලෝක, මිනිස්ලෝක, සත්ත්වලෝක, යක්ෂලෝක, ප්‍රේතලෝක, සුරලෝක, ආදරලෝක, මෙකි නොකි අපමණුවන් ලෝකයන් අතර මගේ ප්‍රේම ලෝකය, ශිත් ලෝකය, සුත්දර ලෝකය, ප්‍රංච් ලෝකය, සුරංගනා ලෝකය වැනි ලෝක ද නොවන්නේද නොවේ. මෙසේ ලෝකයන් මවමින් මිනිසා මහසිකාරයන් තුළම අතරම්. වෙයි. මත්ත්ලෝකයන් තුළම පිවත්වෙති. පිටත්වෙත්ති තවත් මත්ත්ලෝකයන්ම උපදාවති. උපදාවමින් දුකින් දුකටම පත්වෙති.

තවාගත සම්මාසම්බුදු පියාණන් වහන්සේ මෙම හේතුවෙන ධර්ම ස්වභාවයන් ස්වකිය ප්‍රඟාව තුළින් අවබෝධකාට, සත්ත්වයාගේ හිතසුව පිණිස - මිනිසාහට සකරින් වීතෙරවීම පිණිස දේශනා කොට ව්‍යුරා ඇති සේක.

තවාගතයන් වහන්සේ විසින් දේශනාකොට වදුරා ඇති වදුරායන් සත්ත් අවබෝධ කිරීමට අනුගමනය කළයුතු, යාදුතු ගෙන්මාගිය ලෙසින් ආයත්සීජ්ඩාංකික මාගියට අනුව මිනිසා විසින් ඔහුගේ සිතුවුලු සකස්කරණය යුතුව ඇත්තේය. ඉන් බැහැරව දුකෙහි තිමාවක් දැකිය නොහැකිය.

සිත් සැකකිය හැකි ඇසින් දුකින් රුපයෝදු වෙති. කණින් අසත ගබාද රුපයෝදු වෙති. නාසයෙන් ගනුලබන ගෙධ රුපයෝදු වෙති. දැවට දැනෙන රස රුපයෝදු වෙති. මහසට දැනෙන ස්පර්ශ රුපයන්ද වෙති. මේ කවර රුපයක් හෝ වෛවා තේ හැම ස්පර්ශයෝමය. ඇසුරැකිරීම්මය.

හූතරුපයන්ගේ ස්පර්ශය දැනෙනුයේ ඇස මස්සේය.

ගබාද රුපයන්ගේ ස්පර්ශය දැනෙනුයේ කතු මස්සේය.

ගෙධ රුපයන්ගේ ස්පර්ශය දැනෙනුයේ නාසය මස්සේය.

රස රැපයන්ගේ ස්පර්ශය දැනෙනුයේ දිව ඔස්සේය.

ස්පර්ශ රැපයන්ගේ ස්පර්ශය දැනෙනුයේ ස්වභාවය ඔස්සේය.

කවර ආකාරයක ස්පර්ශයක් හෝ වේවා, ස්පර්ශය පහළ වූ මොහොතේදී දකිනවා, ඇසෙනවා, දැනෙනවා ආදි වගයෙන් නාමරූප ප්‍රතිඵලිය වේයි. එවන් නාමරූපයන් හඳුනාගනුයේ විශ්වානුයෙනි

සත්ත්වයින් විජිත් පෙර ප්‍රහුණු කළ කාමතන්හා, හටතන්හා, විහානතන්හා, වනට අනුව දකින්නාවූ, දැනෙන්නාවූ, පංචෙන්නායන්ට ගෝවරවූ ස්පර්ශයන්හි උපාධානය විමට, ආස්ථාදය ලැබීමට හෝ ප්‍රතිශේප කිරීමට එවන් ස්පර්ශයන් ලබන්නා පෙළැබේයි.

මෙය ප්‍රතිඵලිය වේ යොමු විය ඇති විභාගය තුළ මෙය මෙහෙයුම නොමැති ප්‍රතිඵලිය වේ. මෙය මිනින්දො ස්පර්ශය ප්‍රතිඵලිය වේ. මෙය ස්පර්ශය ප්‍රතිඵලිය වේ. මෙය මිනින්දො ස්පර්ශය ප්‍රතිඵලිය වේ.

මෙය මෙය මෙය මෙය මෙය මෙය මෙය මෙය මෙය

මෙය මෙය මෙය මෙය මෙය මෙය මෙය මෙය මෙය

මෙය මෙය මෙය මෙය මෙය මෙය මෙය මෙය

මිතිසුන් වචනවල ගිලිසිටින් එකම වචනයේ තේරැම විවිධාකාරයෙන් දක්වනි. තවත් සමහර වචනවල තේරැම නොදැකිනි. තේරැම නොදැන්නේ වුවද, තවත් වචන හාවත කරනි. ඇතැමේකු වචන තේරැම් ගැනීමට උත්සාහ කරනි. තවත් අයෙකු වැටහුණු පමණින්ම නවතිනි. නිවැරදිව වචනාගත නොහැකි වූ නිසාම, බොහෝ දෙනෙකු වචනා ගතහැකි, වචනාගත යුතු දැමීම, වචනාගත නොහැකිව අරුණ්සුන්ව බලා නිඳිනි.

වචන් වදන් අතර නිසි අයුරින් අව්‍යක්තිය සිදුනොවු වදන් පෙළකි. - “කාමෙසුම්විවාචාරා චේරමණී සික්චාපද්‍ය සමාදියාම.” කාමයෙන් වර්ද්‍යා නොහැසිරෙම ශිෂ්‍යා පදය සමාදන්වෙමි. වශයෙන් දක්වනු ලැබේයි. විය අවශ්‍යෙක්වීමේද, “පරපුරුෂ/පරස්ථී සේවනයෙන් වළකීම්.” වශයෙන් ඉතාමත් ලාමක වූ, දුවීම වූ අයුරින් තේරැමිකර දෙති.

මෙය බුද්ධිමත් අනුකූලව අව්‍යාක්ෂීමක් නොවේ. ගැහුරු තේරැමක් ඇති පාධයක් මෙසේ ලාමක අයුරින් තේරැමිකර දෙන්නන් විසින්, සිදුකරනුයේ වහි තිශ්වත අරුත තමන් නොදැන්නා නිසා නොව, තිසියම් කරනුක් හෝ කරනු සමුහයක් වසංකරලීමේ උච්චනාවන් බව සිතිමට අවකාශ තිබේ.

මිත්‍ය ගායා මුද්‍රාව දැනා දෙමුවා ගැනී
මුද්‍රාව නොවනු ඇති දැනා මුද්‍රාව නොවනු ඇති දැනා
මුද්‍රාව නොවනු ඇති දැනා නොවනු ඇති දැනා

බුද්ධමෙනි ඉගැන්වෙන බාහිර ආයතන පහකි

01. අසේ,

02. කණ,

03. නාසය,

04. දුව

05. ගේරය

අභ්‍යන්තර ආයතනයන්ද පහකි ආයත ම එකතුව ඇති මූල්‍ය යොදා යොදා යොදා

01. රුප

02. ගබුද

03. ගෙඩ මී තුළ විසි යොමු කිරී යොමු

04. රස

05. ස්පර්ශ මුද්‍යය එක්සිං විශ්වාස මුද්‍යය මුද්‍යය

මෝවායේ සංයෝගනයෙන් ඇතිවන කාම ස්වභාවයන්ද පහකි.

01. රුප කාම මුද්‍යය පොරුදී ඇත.

02. ගබුද කාම මුද්‍යය පිළි නැවෙශී ඇතුළු

03. ගෙඩකාම මුද්‍යය පිළි තුළ ඇතුළු

04. රස කාම මුද්‍යය පිළි ඇතුළු

05. ස්පර්ශ කාම මුද්‍යය මුද්‍යය මුද්‍යය

එවිට කාමයන් පහක් පිළිබඳව පැවසේයි. එහෙත් බොහෝ දෙනෙකු තේරුම්කර දීමට වෙර දුරකුයේ ස්පර්ශයට අනුගතව විත් අවස්ථාවක් පිළිබඳව පමණකි.

වම අර්ථගැන්වීමද තිවැරදි හා පැහැදුලි අර්ථදැක්වීමක් නොවන්නේමය.

දෙන් මේ කාමයන් වරදවා ගන්නේ කෙසේදී? කාමයෙහි වරදවා හැසිරුමෙන් ආනිංසයන් අපට අත්දැකිය හැක්කේ කෙසේදැයි විමසා බලම් .

අයක්

අයකින් රුප බලයි. බලන්නට උපතාරවන්නේ අයකි. දැකින දෙයින් ආස්වාදය බලයි. ලැබූ ආස්වාදයට සාපේන්තව, ආදිනවද බලයි. ආදිනවය දුක් වුවට ඉත් නිස්සර්ණයද සොයයි. ස්වභාවය හෙවත් ධ්‍රීතාවයද මෙයයි.

අයකින් සිදුවන්නේ දැකීමය දැකීමේ වරදක් නොවන්නේය. වරද සිදුවනුයේ බලන්න යැමැදිය. බලන්නට පෙළෙහිනුයේ කාම, හව, විහව තන්හාවන් යුතු විශ්වාන්‍යාගේ පහලවීම හේතුකොට ගෙනය.

01. රුප

01. රුප කාම

02. ගබිද

02. ගබිද කාම

03. ගඩ

03. ගඩකාම

04. රස

04. රස කාම

05. ස්පර්ශ

05. ස්පර්ශ කාම

බැලීම වරදවා නොගත යුත්තේය. විය වරදවා ගත්කළ විනි ආදිනවය දුක උපද්‍රවන්නේමය. විහැයින් දුක් තුපදිනා ආකාරයෙන් බැලීමට ධර්මානුකුලව ප්‍රහුතුවිය යුත්තේය.

පෙනුන්ය, දැක්කේය, බැඳුන්ය, බලන්නේය, බැඳුය යුත්තේ, අකුසල් ඇතිවන අයුරින් නොව, කුසල් ඇතිවන අයුරින්. අකුසල් සහගත දේවල් නොව, කුසල් සහගත දේවල් පමණි. තමාගේ හෝ අන් අයගේ අයහපත ඇතිකරවන දුකට හේතුවන දේවල් නොව, යහපතට හේතුවන, නුවන පහල වන කුසල් වැඩෙන දේ බැලීමෙන් තමන්ට වැඩදායක දෙයක්ම සිදුවන්නේය.

තමනට අයන් නොවන අවධි සිදුවන අකුසල් උපදෙශ දේවල් නොබැලිය යුතුය. අන් අයගේ දේවල් පිළිබඳව ලේඛයෙන් යුතුව, ද්‍රව්‍යයෙන් යුතුව, රිරීසියාවන් යුතුව, වෙරයෙන් යුතුව නොබැලිය යුතුය. විසේ බලන්නට යන්නේ නම් තමන්හට සිදුවන්නේ බලවත් වූ අවධික්මය. අකුසලයක්මය. එචා විපාක වශයෙන් අතිශයින්ම පිඩාකාරී දුක් ඇතිකිරීමට හේතුවන්නේය.

නිවැරදිව නොබැලීමෙන්, ඇසක වැරදි අයුරින් යෙදුව්මෙන්, රුප කාමය වරදවා ගැනීමෙන් සිදුවනුයේ වරදක් බව, අවධික් බව, වටහා ගත යුතුය. අවධික් සිදුවන ස්වභාවය වටහාගත් තැනැත්තේ, දුකට හේතුවන වැරදි දේ බලන්නට යෙමෙන් වළකින්නේය.

අයින් නිවැරදි දේ අවබෝධකාට නිවැරදි ආකාරයෙන් දැකින්නේ නම්, බලන්නේ නම්, විසේ නිවැරදිව බලන්නා තුළ පහලවන කුසල වෙතහාවන් ගෙන් තමනට දුක් ඇතිනොවන බව හෙතෙම ප්‍රත්‍යෘෂා කරගන්නේය. විසේ ප්‍රත්‍යෘෂා ලබන එවන් මූද්‍යමන් තැනැත්තා අයින් දැකින දැකින දේ කෙරෙන කිත් අනුගත නොකරන්නේය.

පෙනෙනුයේ නොපෙනි යන්නේය, දකිනුයේ ව්‍යවද එළ දෙස නොබලන්නේය. දකිනු ලබන දෙය කෙරෙනි සිත අනුගත නොවුයේ නොබලන්නේය. නොබලනුයේ නොඇලෙන්නේය. නොඇලෙනුයේ ගැලවෙන්නේය.

ව්‍යව තමන් තුළ පවතිනුයේ සහනයකි. මෙය තමන් විසින්ම වටහාගත යුත්තේය. තමන් විසින්ම ප්‍රත්‍යුෂණකළ යුත්තේය. විය අන් අයෙකු විසින් කවර අයෙකු හට හෝ ඉටුකරදිය නොහැක්කේය. ඔබ විසින්ම ඔබගේ මග සකස්කරගත යුත්තේය. වම මගට පවිසිය යුත්තේය. ඔබනුල පහළවන තැන්පත් බව, සැහැල්ල බව, කෙසේනම්වේදැයි ඔබහටම අත්දකින්හට පුළුවන. අත්දකිය යුත්තේද ප්‍රත්‍යුෂණකළයුත්තේද වියයි.

කත

කනෙන් ගබා ඇසෙයි. විය කනෙහි ස්වහාවයි. කත නොමැතිව ඇසෙන්නේ නැත. විහෙයින් කත භාවිතාකළ යුත්තේ තමන්ගේ යහපතට අනිවාධියට උපකාරවන, අන්ඛගේ යහපත පිණිස උපයෝගී කළ හඳුන් කුසළු සහගත දේ ඇසීමටය.

විසේ නොමැතිව ඕපාදුප ඇසීමට, කේලාම් ඇසීමට, නිෂ්පල කරා අසම්න්, ලාමක වූ අකුසල් සහගත වූ, අවධි සිදුකරන ගබාදයන් ඇසීමට නොවේ.

ගබා කාමය නිවැරදිව භාවිතා කරන විට, දහම් ඇසෙනවිට, බුද්ධිය වැඩෙන අදහස් ඇසෙන විට, කුසළුසහගත - අනිවාද්ධිදායක ඔවුන් ඇසෙනවිට, ඔබ තුළ පහළවන තැන්පත් බව, සැහැල්ල බව, කෙසේනම් වේදැයි ඔබහටම අත්දකින්හට පුළුවන. අත්දකිය යුත්තේද, ප්‍රත්‍යුෂණකළ යුත්තේදව වියයි.

නාසය

ඛද, සුවද, දැනෙනුයේ නාසය ඔස්සේය. නාසය නොමැතිනම් ගඳ, සුවද, දැනෙන්නේ හැත. පිවත්වීම පිණිස ගඳ, සුවද, හදුනාගත යුතුව ඇත. ගඳ හෝ වේවා, සුවද හෝ වේවා, ආත්ම දරුණුයක් ඇතිකර නොගත යුතුය. එවා ඇතිවන්නේය තැතිවන්නේය. සුවද වැළඳ ගැනීම්, දැඟල පිමිකුල් කිරීමන් නොව එ් තුළින් ස්වභාවධ්‍යිතාවයන් අවබෝධ කරගැනීමට උත්සුක විය යුතුය.

අයෙකුහට සුවද වැදුගත් වන්නේ විය හැක. එ් කෙරෙනි ආගා උපද්‍රවන්නේ විය හැක. එවා කෙරෙනි බැඳුම් ඇතිකර ගනීමින් තම ධිහා වැයකරමින්, එවා තුළම ගැලෙනවා විය හැකිය. එවන් සුවද කිසිවත් සඳහාකාලික නොවන්නේය. පැවැත්විය නොහැක්කේය. පවත්වාගත නොහැක්කේය.

දැඟල වුවද විසේමය. සුවද ප්‍රිය තරහ තැනැන්නේ දැඟල අප්‍රිය කරන්නේය. විහෙත් අපවිතු දේවල ලැංමින් එවායෙහි ගැලෙමින් පිවත්වන සුකරයෙකු හට වහි ඇති දැඟලම මිස සුවදක විව්‍යාකමක් වන්නේද? නොවන්නේමය. සුකරයා හට දැඟල සම්පතකි. තවත් අයෙකු හට සුවද සම්පතකි. මේවා සම්මුතින් මිස සැබැචන් නොවන බැවින්, එවා කෙරෙනි උපාදාතය ඇතිකර නොගත යුතුය. නොඇලිය යුතුය. සම්මතයන් කෙරෙනි කාම තත්තා, හට තත්තා හෝ විභා තත්තා ඇති නොකළ යුතුය පූජාවෙන් යුතුව මනා සිහියෙන් යුතුව එවා අවබෝධ කළ යුතුය.

ඒ අයෙකු සුවද අගය කොට කතාකරන කළ සුකරයාහට කඩා කල හැකිනම් තමන් පර්හරණය කරන දෙයම අගය කොට කඩා කරනු ඇත. විහෙකින් පිරිසිදුකම අපිරිසිදු කම සුවද, ගේ පවතිනුයේ තමන් තුලම බව, තම සිතැතියාව මත බව වටහා ගෙ යුත්තේය. තමන් නොකැමති දෙය අන්දය මත නොපැවිය යුත්තේය. සියලුම කෙරෙනි උපේක්ෂාවෙන් පසුවිය යුත්තේය.

දිව

රස දැනෙනුයේ, දිව ඔස්සේය. දිව නොමැති කළ රස, නිරස, දැනෙනුයේ නොවේ. දිව නොමැති කළ හඳු හැකිරිවීමද කළ නොහැක්කේය. විහෙකින්, රස, නිරස, දැනීමට උපයෝගීවීම පමණක්ම නොව හඳු හැකිරිවීමේ ගක්තියද දිව සතුව පවතින්නේය.

ඡෑල හෝ ප්‍රාන්තය වෙත සූජ්‍ය ප්‍රාන්තය යුතු ඇත්තා නොවේ. ඉතුළත මෙම ප්‍රාන්තය නිශ්චිත ප්‍රාන්තය නොවේ. එහි සූජ්‍ය ප්‍රාන්තය නොවේ. එහි ප්‍රාන්තය නොවේ.

ඡෑල පැවැත්ම උදෙසා ඉතු, ඇමුල රස දැනීය යුත්තේය. විහෙත් පිටත් විම උදෙසා වතුමධ්‍ය නොසේවිය යුත්තේය. දිව පිණුවීම පිණිස සතුන් මරා උන්ගේ මාංගයන් නොයෙදිය යුතුය. සුරා, රහමෙර, හාවිතය නොකළ යුතුය.

ඡෑල හාවිතයට ගනීමින්, ගබා හසුරුවන් කළ කේලුම් නොකිව යුතුය, පරුජ වටහා, සම්පූජ්පූජ නොකිව යුතුය. අන් අයට නිභාශ අපහාස නොකළ යුතුය. අවමාන කඩා නොකිව යුතුය. පරුතිග්‍රහයන්, නොකළ යුතුය. කෙටියෙන්ම පැවසුවනොත්, අකුසල් වහ තිසිම ආකාරයකින් ගබා හැකිරිවීමේද දිව හාවිත නොකළ යුත්තේය.

පෙනු පවසන හොත් සත්තරයම පවසන්න. ඔබගෙන් අන් අයගේ යහපතට උපයෝගීවනදේ, උපයෝගීකරණ හැකි දේ පවසන්න. දහම පිළිබඳව කරා කරන්න. යහපත් දේ කරා කරන්න. කුසල් උපදිවන දේම, කුසල් උපදින ආකාරයෙන් කරා කරන්න. වියාකාරයෙන් දිව උපයෝගීකොට ගෙන ශබ්ද හසුරුවන්න.

“කෙල” ඇත්තේ මූබයෙහිය එවා තිරන්තරයෙන්ම දිවෙනිද තැවරෙමින් ඇත. මූබය තුළ තිබියද පිළිකුල් නොවුනු කෙල, මූබයෙන් බැහැර වූ මොහොතේ සිටම පිළිකුලට බදුන්වන්නේය. මෙය ඩිතන්න. අන් අයගේ හො ඔබගේම පිළිකුලට ලක්වන කිසිවක් ඔබගේ මුවෙන් බැහැර නොකරන්න. කවරහෝ විටෙක අපවිතු කිසිවක් මුවෙන් බැහැර කිරීමට කිදුවන්නේ නම් ඔබ තනිවන්න, භුද්ධා වන්න. කිසිවෙකු නොවන හිස් තැහැකට පැමිණෙන්න. විවන් තැහැකදී ඔබගේ අපවිතු දේ කවරෙකුට හෝ නොදැනෙන, නොපෙනෙන අයුරින් මුවෙන් බැහැර කරන්න. විවිත ඔබ කවරෙකුගේ හෝ පිළිකුලට අවශ්‍යවට බදුන් නොවනු ඇත.

කය

කය වශයෙන් සම්මුතියෙන් පවතින සෑම අංග ප්‍රත්‍යාංශයක්ම ස්ථාපිත බදුන්වේ. “කාය” නාම ප්‍රත්‍යාංශයේදී අයේ, කන්, නාසය, දිව යනාදී වශයෙන් යෙදුන අංශෝපාංශයෙන් හා විනි නොයෙදුන අයේ, හිස්, මස්, ලේ, අත පය, කද බඩ යනාදී වශයෙන් හෝ වේවා කියලු අංග ප්‍රත්‍යාංශයෝ ඇතුළත්වයි. මේ කවරක් කෙරෙනි වුවද බෙන ස්ථාපිතයක් වෙනම් විය මුලාවකි. විය මුලාවක් බව නොදුනුයේ මුලාවනි බඳී, විය සැබැච් ලෙසින් වැළඳ ගන්නේය. විසේ වැළඳගත් මොහොතේසිටම විසේ වැළඳගත් සත්ත්‍රවයා මුලාවනිම ගිල

සසරෙහි අතරම් වන්නේය. එම වනාහි දාජ්ධිගත විමයි. වහෙයින් ස්පර්ශයෙහි නොරවීය යුතුයි. නොබඳිය යුතුයි.

ස්පර්ශයේ රැවටුනේ, වහි ආස්චාදය විදියි. ආස්චාදය විදිනුයේ ආදිනවයද විදින්නේය. ආදිනවය දුක් වූ කළ ඉන් ගැලවී ගැනීමට තිස්සරණය සොයන්න වන්නේය.

තිස්සරණය සොයමින් ගැලවෙන්නට උත්සහ කරන්නට සිදුවූයේ, ආදිනවය දුක් වූ බචිති.දුක් වූ ආදිනවයක් ලැබුනේ මායාව වූ ස්පර්ශයන් කෙරෙහි ආස්චාදය ලබන්නට යෝම තිසාවෙනි. වහෙයින් දුක් විදිමට නොකමති කවුරුන් හෝ වේවා ස්පර්ශය කවරේදැ'යි වටහාගත යුතුය. ස්පර්ශයන් කෙරෙහි නොවැවෙනිය යුතුය. ඒවායේ නොඅලිය යුතුය. සිතුව්ල නොවැවැන්විය යුතුය. ස්පර්ශය නම් වූ අසුර නොකළ යුතුය.

කිසිවෙකු විසින්, මගේ අත රිදෙනවා කියා කියන්නේයැයි උපකළුපනය කරමු.

අත අයින් දැකිය හැකිය. වහෙත් රදීම අයින් දැකිය හැකිදී? - නොහැකිය. කනෙන් දැකිය හැකිදී? - නොහැකිය. නාසයෙන්, දිවෙන්, ගරරයෙන් දැකිය හැකිදී? - නොහැකිය. පංචුන්දියන්ගෙන්ම දැකිය නොහැක්කා වූ ස්පර්ශයක් "රිදෙනවා" වශයෙන් ගනීමින්, වහි ඇලෙමින් කවරේකු විසින් හෝ විද්වන්නේ නම් එය බුද්ධිමත් ක්‍රියාවක්දී? - නැත. සිදුවූයේ ස්පර්ශයේ ස්වනාවය පිළිබඳව යළා තත්ත්වය නොදැනීම හේතුවෙන් ස්පර්ශය හා බැඳීයාමය.මෙය නොවැවෙනුයේ බෙන දේ බොගන්නවා මිස ලැබෙන දේ පිළිබඳව නොවීමයි හේතුවෙනි.

ලැබෙන දේ බඩාගෙන ඒවායෙහි විළැකි විද්‍යුමට විරෝධව ව් පිළිබඳව වමසා බඳුලීම ප්‍රත්‍යාවෝහාවයි. ස්වභාවයන්ගේ ස්වභාවය සියුම් අයුරුන් විශ්‍රාන්ත්‍යකව බඳුලීම “විදුර්ගණාවයි” මේ මස්සේ සිත මෙහෙයුවන කළ ධ්‍යුම්‍ය ප්‍රත්‍යාවෝහාවන්හේය. ධ්‍යුම්‍ය වටභාගත යුත්තේ විසේය.

විසේ නොමැතිව වත් පිළිවෙත්, ආම්ස ප්‍රජාවන්හි යෙදුම්ත්, ප්‍රාර්ථනා කිරීමන් පමණක්ම මදිය හැකි නොවන්නේය. විවැති වත් පිළිවෙත් ආම්ස ප්‍රජා දුකින් මදිමේ මග සඳහා පෙරහුරුවක් ලෙසින් නම් උපකාරවය හැකිය.

රැකිම පිණිස “සිල්පද” පහත් අද දැව්සේ අප විසින් භාවිතා කරනුයේ ව්‍යවද තෙවන සිල්පදය මැනවන් රක්නේනම්

රූප - ගබඳ - ගන්ධි - රස - ස්වර්ණ
අසේ - කණා - භාස්‍ය - දිව - ගර්රය

පිළිබඳව යටා ස්වභාවයන් අවබෝධකාට, දුකින් මදිමේ මග හෙළිකරගත හැකිවන බවනම් නිසැකය. බුද්ධිමත් සියලුදෙනිගේ උත්සාහය විය යුත්තේ “නිවත්” මග සකසා ගැනීමය. විනි විළැකීමය. විම මග මස්සේ මෙන් කිරීමය. නිරෝධය ප්‍රත්‍යාවෝහා කිරීමය.

තමන් විසින් අවබෝධයෙන් යුතුව ජ්‍යායතනයන් කෙරෙන් පහලවන ක්‍රියාත්මකවන ධ්‍යුම්තාවයන් පිළිබඳව දැකිය යුතුය. අවබෝධකළ යුතුය. ප්‍රත්‍යාවෝහාකර ගතයුතුය. විසේ ප්‍රත්‍යාවෝහාකර ගැනීමන් සමගම, තමා තුළ හික්මම ඇතිකරගත යුතුය. සිහියෙන් යුතුවම ක්‍රියාකළ යුතුය. ඇතිවන ඇතිවන සිතුව්ලි වළට අනුව සිත නොහැමය යුත්තේය. ඇතිවන සිතුව්ලි

නැතිවි, වියකි යන අයුරු සිහියෙන් යුතුව දැකිය යුත්තේය. සිතුවලිවල නොගැලී සිටිමට ප්‍රහුණුවය යුත්තේය. එසේ ප්‍රහුණුව ලබන කළ (භාවනාවේදී) සම්මුති ස්වභාවය ප්‍රත්‍යාපනවනුයේ කිසිවක් කෙරෙනි ඇඳුම්, ගැලීම්, ඇත්තිකර නොගනුයේ පහසුවෙන්ම වෙසෙන්නේය.

පංච නීවරණ ධර්ම

“නීවරණ” යනු නීවන ඇභිරුමය. සැහැසීම නැති කිරුමය. මෙසේ සැහැසීම නැතිකිරුමට හේතුන් පහක් පිළිබඳව වූදුහමෙනි ඉගෙන්වෙයි. එවාතම්.

01. කාමවිෂ්ඨය
02. ව්‍යාපාදය
03. රිහත්ද්ධය
04. උද්ධ්විච - කුක්කුවිවය
05. ව්‍යුත්විවාවය

මෙම නීවරණ ධර්මයන් සත්ත්වකාගේ සැහැසීමට බාධක පදනුයෙන් කෙසේදැයි විමසා බලමු.

අසු ප්‍රත්‍යාවනුයේ, රුප කාමයන් හටගනී.

තන ප්‍රත්‍යාවනුයේ, ගැඩ කාමයන් හටගනී.

තාය ප්‍රත්‍යාවනුයේ, ගැඩ කාමයන් හටගනී.

දිව ප්‍රත්‍යාවනුයේ, රුප කාමයන් හටගනී.

තය ප්‍රත්‍යාවනුයේ, ස්ථාන කාමයන් හටගනී.

මෙසේ ඉඩිය ප්‍රතිඵල කරමින් ඒ ඒ කාම වශයෙන් වෙන්වෙත්ව දැක්වූයේ වුවද - රුප කාමයෙහි, ස්පර්ශකාමයන් ගැඹුවී ඇත්තා සේම, ගැඹු කාමයෙහි රුපද, ස්පර්ශද, රසද, වශයෙන් එකිනෙකාතුව තව තවත් කාම ස්වභාවයන් සංසරණය වෙමින් පවතිනු ලබන්නේමය.

මෙවන් කවර ආකාරයකින් හෝ ඉඩියයන් ප්‍රතිඵල කරමින් හටගන්නාව කාමයන් කෙරෙහි බැඳියෘම, ඒවායෙහි ආස්වාදය ලබන්නට විළැකීම, අවබෝධයෙන් තොරව ඒවා වැළඳ ගැනීම, සත්‍ය ලෙසින් සඳුකළේ පවත්වාගන්නට වෙරදුරුම, දුක්ඛඩායක ආදිත්වයකට හේතුවෙයි. අනවබෝධය නිසා ඇත්තිවන මෙවන් තත්ත්වයන්ගෙන් බැහැරවීමට තමන් දැනුවත්වය යුත්තේය. කිසිදුක නිත්‍යවශයයෙන් තොපවතින, සැබුසක් තොවන්නා වූ ආස්වාදයන් කෙරෙහි ඇත්ත්ම ඇත්තිකර තොගත යුතුය. නිඳිරාගය - කාමය - විදිමේ කැමැත්ත - මෙවන් කවර වචනයකින් හැඳින්වූයේ වුවද, ඒ තෙහි නිර්පාතක වන්නේ ආස්වාදය ලබාමේ ඇති ඕනෑකමයි. එහි බැඳියාමයි.

කවර හෝ ආකාරයේ කිහිපයක්, කැමැත්තක්, අත්තිවන්නේ හම් ඒ වනානි කාමවිෂන්දයයි. තමන් විළැකී කිහියෙන් යුතුව (කළේපනාකාරව) වචන් කිතුව්ලිදුමයන් හි තොඟලෙන්නේ හම් සසර බැඳීම් ඇති තොවන්නේය. නිවන්මග තොඟනිරෙන්නේය.

ව්‍යාපාද

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව පිළිබඳව අවබෝධයෙන් තොරව පංචකාමයන්හි ගැලෙනුයේ, ඒවා ආත්ම වශයෙන් ග්‍රහණය කරගෙනු ලබන්නේය. සඳුකාලික වශයෙන් පවතින, වෙනස් තොවන දේ වශයෙන් පිළිගැනීම ඇත්තිකර ගන්නේය.

මෙවන් වරෘද්ධ අවබෝධයන් (මිතනා දුෂ්චීන්) නිසා කිසිදු අගයක්, ඇතේකු තොහඹි “ස්කඩයන්” කෙරෙනි තාමර්ප පවත්වති. රන්, රද්, මළමුදුල්, යාන වාහන, ගේ බෙර, අඩු දරු, සතුරන්, මිතුරන්, ආද වශයෙන් මෙකි තොකි අපමණවත් දේවල් පිළිබඳව අගයක් - වට්හාකමක් ඇතේලෙස සිතාගතිමත් එවායෙන් බැඳුයයි. අගයක් පිළිබඳව තමන්තුල පහලවන සිතුව්ලි ඔස්සේම සිතන වට තමන් විසින් අගයකරන දේවලට හානි වෙශුයි බිඟ උපදියි. එවාට හානිවතු පෙනෙනවිට, දකිනවිට තොපයට පත්වෙයි. දක්ව පත්වෙයි ඉරුසියාව ඇතේකර ගතියි. මෙයේ ඇතේවන්නා වූ මෙවන් ස්වහාවයන් පිළිබඳව සිතියෙන් (කළුපනාවෙන්) තේරුමෙන් යුතුය. වටහාගත යුතුය. විසේ වටහා ගැනීමෙන් පමණක්ම තොව, විවන් ස්වහාවයන් ගෙන් බැජාරුවීමට වියි කළපුතුය. විවිධ සසරමග තොවයෙන්නේය. නිවන් මග තොඟැනීමෙන්නේය.

රීනම්දේධය

පසුබිම, අලසකම, වශයෙන් වත්මන් අර්ථකථනයන්හි යෙදෙනු බොහෝ වට දක්නට හැකිය. වහෙත් වය විසේම තොවන්නේය. තොපැහඳිලි බව, ඇසුනු, පෙනුන, දැනුන, සියලු දැකෙරෙනි විමසුමකින් තොරව ග්‍රහණය විම බැඳුයෙම. නිගමනයන්ට විළැකීම ඒ තුළින් පසුතැවිල්ලට කරනු ඇතේකර ගැනීම. අදුරට පත්වීම, මුලාවයි.

අහස් මාලිගා තනන්නේය, සිතුව්ලි තුලදී රජවන්නේය, විරයන් වන්නේය, ජයග්‍රහකයින් වන්නේය. අන්ක අප්‍රමාන ස්වහාවයන්ට පත්වන්නේය, ඇතැමුන් දිව්‍ය බුන්මලෙකවල ඉපදී එවායේ සුව ලබන ආකාරයේ සිතුව්ලිවල ද ගැලෙන්නේය. තමන් සිටින මුලාව ඔවුනට තොවටහෙන්නේය. සිතුව්ලිවලම ආස්වාදය විදින්නේය. සිතින ලේකවල පිවත්වන්නේය. විවන්

සිහින ලෝකවල වෙළෙම්න් ගැලුම්න් හටයන් වඩත්තේය. ප්‍රතිචලනය පෙනෙම්න්ම උත්සාහය නවතන්තේය. ක්‍රියවන කෙලෙසුන් යළි වඩත්තට ඉඩ දෙන්තේය සසරෙහි අතරම් වත්තේය. තිවත් දූරටුව වකාශෙනු ලබත්තේය. සිහින ලෝකවල වෙසෙම්න් සිතුව්ලවල අතරම්වී ආස්ථාදාය ලබත්තවුන් වටහාගත යුතු දෙයකි. ඒ වනානි මිනිසන් බවක් බඩා උපන් මෙම රාත්‍රියෙනිදීම සසර ගමන නිමකාට දුතින් මිදිය යුතු බවය. සසරෙහි ගැලෙන්නා දුතින් දුකට පත්වන බවය. ඒ සඳහා ලැබේ ඇත්තේ ඉතාමත් සීමිත ආයුකාලයක් බවය. වම ආයුකාලය නිමවීමට පෙර වහ වහා සසරන් බැහැර ව්‍යුත්ති සුවය ප්‍රතිඵ්‍යුතුකළ යුතු බවය.

මිනිසන් බව බඩා ඉපදි සිරින සත්වයෙන් ආයුකාලය පිළිබඳව මදකට වමසමු.

මිනිසකු වසර සියයක් පිවත්වත්තට නියමිතයැයි සිතමු. වමට ඔහු පිවත්වන දින සංඛ්‍යාව කොපමණුද?

දින තිස්හයදහස් පත්සියයකි. ($365 \times 100 = 36500$) වසර සියයක් පිවත්වන මිනිසාහට පිවත්වීමට ඇත්තේ දින තිස්හයදහස් පත්සියයක් පමණි.

වම තැනැත්තා දිනකට පැය (08)ක් තිබුණැනීම පිළිස වැය කිරන්තේයේ සිතමු. පැය අවක් යුතු, පැය 24ක්න් යුතු දිනයක තුනෙන් විකති. ඒ අනුව ඔහුට කටයුතු කිරීමට ඉතිරිව ඇත්තේ දිනකට පැය දහසයක් පමණි.

විසේ වූ කළ පිවත්වීමට ඇති දින තිස්හයදහස් පත්සියයන්, දින දූලෙස් දහස් විකයිය හැට පහත් පමණ වැය කිරීම තිසා, ඔහුට පිවත් වීමට ඉතිරිවනුයේ දින විස්හතර දහස් තුන්සිය තිස්තුනක පරාසයක් පමණි.

විසේ වචන් දින සංඛ්‍යාවක් එලුවමෙනුයේදී, වසර සියයක් ආයු කාලයක් ලද අයෙකු හට පමණකි වත්මන් යුගයේ වසර සියයක ආයුවිදින්නන් දුලබය.

සසර දැකින් ගැලුවීගත හැකි අපුරුත් මිනිසත් බව ලබ උපන් තහනැත්තේ ලැබුනු මහතු අවස්ථාවෙන් නිසි එල බෙමින් ධර්මාවකාධය ඇතිකර ගෙන්නේනම් වචනි තහනැත්තේ පිං ඇත්තේය. විසේ නොව වින මේදියෙනි ගැලී මහෝලුකවල කාලය ගත කරන්නේ, සසරුනිම අතරම් වෙයි. දුකට පත් වෙයි. නිවන් මග අනුරා ගතියි.

ලද්ධිවිව කුක්කුවිව

තමන් කෙරෙනි, තමන් තුළ ඇතිකර ගත් මානිය හැඟීම කෙරෙන්, තමන් පහත්වීමේ නොකැමැත්ත තුළින් ඇතිවන නොසත්සුන් කම ලද්ධිවිව වන අතර, වචන් පසුව්මිම මත ක්‍රියාත්මක වීමේ ප්‍රතිචලන වහ පසුතයිල්ල කුක්කුවිවය තම් වෙයි.

වත්මන් ජන්මයට (ශ්‍රාපනට) පෙර කොහො සිටියේදැයි නොදැන්නා), උපදීන තැන ගැන නොදැක උපත ලද, මියයන්නේ කෙලෙසදැයි නොදැන්නා, මියගිය පසු, ගන්නේ කොහොදැයි නොදැන්නා සත්ත්වය තුළ ඇතිවිය හැකි අනිමානය කුමක්ද?

සත්ත්වය උපදීන විට සම්මත ලෙකයක් වූයේ විය. විය උපදීන සත්ත්වය විසින් රුගෙන ආවේ නොවේ. විසේනම් මහු ඉපදුනේ අන්තරාගේ ලේඛයකය. විය තම උරුමයක් නොවේ. අන්තරාගේ ලෙකයක උපන්නේ - විභි ලැබෙන ලැබෙන දෙයකින් සැනැසෙනා වෙනුවට - ලෙකයේ අයිතිය බේත්නට වෙරදරයි. වැඩකෙන්නට වෙරදරයි. කැපීපෙන්නට වෙරදරයි.

මෙය වහාගේ ධර්මය පිළිබඳව තොදුත්තා කමය. සහන පිළිබඳව තොදුත්තා කමය. මෝසයය, මුලාවය. අවිදුත්වය - තොදුත්තාකමය. තොවැටිමය. වටහාගැනීමේ උවමහාවක් තොමැති කමය. කෙටියෙන් පවසන්නොත් මෝති කමය.

යථා ය්වහාවය පිළිබඳව සිත්ත්තේ නම්, ප්‍රත්‍යෘෂිකර ගත්තේ නම්, සහන දැකිය හැකිය අවබෝධ කළ හැකිය. ප්‍රත්‍යෘෂිකර හැකිය. එවිට තිශ්විතුයේ අනතිමාතිකමය. වටහා අය උචිගුවත්තේ තැන. උචිගු තොවත්තේ පසුතැවුම් තොවත්තේය. පසුතැවුම් ලැබූ හේතුවත ත්‍රියාවන්ත් තොටුපැයිත්තේය.

තමා කවරේක්දැයි වටහා තොගත් තැනැත්තේ උදුධාව තුළක්දුවයෙහි ගැලුම්ත් පිවිතයම අපායක් කර ගත්තේය. සසර අතරම් වත්තේය. තිවත් මග අනුරා ගත්තේය.

විවිධිවිජාව

කුතුහලය හා ඒ අනුව බිජිවත සැකය, හෝ වත්තේ කුමක්ද? කුමත් සිදුවේදී? අනාගතය කෙයේ වේතිදී? ධර්මය ඇයිමෙන් එලුක්වේතිදී? තිවන ප්‍රත්‍යෘෂිකර තොත් මා විදින වත්මන් සැර සම්පත් තැනිවේතිද, ධර්මය අවබෝධ කරන්නට ගිහෙළාත් වත්මන් යුතුකම් ඉටුකරන්නට තොහැකි වේතිද. විහාගය සම්ත්වන්නට හැකිවේතිද? තොවේතිද - මෙයාදී මෙයි තොකි අනත්ත වූ අප්‍රමාණ වූ සැක සංකාවත් කුතුහලයෙන් පුරවා ගත් මහයින් යුතුව සත්‍රවයින් පෙළෙහි. මෙවත් සැක සංකාවත් හේතුකොට ගෙනම, තොයෙකුත් අකුසල්ති, තිරත වෙති. අන් අයට වින කරගි. සොරකම් කරගි. සොරකම් කරවගි. මිනි මරගි. මිනි මරවගි. පාරකාර් දුන්වරිතයෙහිම ගෙදෙගි. සෙශකය දරාගත තොහැකිව, පරාජය දරාගත තොහැකිව සියදීව තසාගනිති.

නාට්‍යයක් හෝ විතුපටියක් හෝ පොතක් බලන තැනැත්තේ රළුග කොටස හෝ දැරුණුය පිළුබඳව කුතුහලයෙන් වෙළියති. එය දැකිතාතෙක් නොරුවසිලිමත් වෙති. ඉවසිලිවත්තකම නොමැති වී පිඩිනයට පත්වෙති. දුක් විදිති.

කුතුහලය සසර මග දිගුකරන්නේය. සසරෙහි බැඳ තබන්නේය. සසරෙහි අතරම් කරන්නේය. නිවන් ලුර අනුරා දමන්නේය. දහම කෙරෙනි සැක උපද්‍රවන්නේය

මෙයාකාරයෙන් පංච නිවරණයන් කෙරෙන් සිදුවන බාධාවන් පිළුබඳව මනා අවබෝධයක් ලබා ගත් තැනැත්තේ. තමන් කුල පහලුවන කවර ආකාරයේ නිවරණ ධ්‍රීජයක් වුවද. නිවරදීව හඳුනාගතු ලබන්නේය. නිවරදීව හඳුනාගත් හෙයින් ඒවායේ නොරුවටෙන්නේය. තොගැලෙක්නේය. නොබැඳෙන්නේය.

සිජියෙන් දුතුවම නිවරණ හඳුනාගත්තා බැවින් ඒවායේ වැකිමට ඉඩ නොදෙන්නේය. උපන් තැනීම වනසන්නේය. එවන් නිවරණ ධ්‍රීජන්ගේ වැකිමක් නොවන කළ සසර පැවතෙන්මේ හැකියාවද නොවන්නේය. නිවන් මග හෙලිවත්නේය. සසර දුකු දුරුකර නිවත් මගට පිවිසෙන්නේය. එසේ නිවන් මගට පිවිසෙනුයේ “නිවත්” ප්‍රත්‍යහාර කරන්නේය.

“මෙය මුදල මෙය මුදල , මෙය මුදල මෙය මුදල
මෙය මුදල මෙය මුදල , මුදල මුදල මුදල
මුදල , මුදල මුදල මුදල මුදල මුදල
මුදල මුදල මුදල මුදල මුදල මුදල
මුදල මුදල මුදල මුදල මුදල මුදල

සංසාරය තම් වූ මුලාවෙන් ගැලවී, නිවන ප්‍රතිඵාශකර ගැනීමට තම්, සත්‍ය පිළිබඳව දැනගත යුතුය. මුලාවෙන් බැහැර විය යුතුය. තරාගතයන් වහන්සේ විසින් දේශනාකෝට ව්‍යුතු අභ්‍යන්තර මුලාවෙන් බැහැරවන මගය.

මේ පිළිබඳව වැඩිදුර විමසුම පිණිස තරාගතයන් වහන්සේ විසින් දේශනා සූත්‍ර කිහිපයක සිංහල අනුවාදයන් වෙත යොමු වෙමු.

"අභ්‍යන්තර අය තිසා ලේඛය යන දැනීම අභ්‍යන්තර, ලේඛය යන හැඟීම අභ්‍යන්තර, ලේඛය යන සංශ්‍යාච වෙයි"

"අභ්‍යන්තර කහ තිසා ලේඛය යන දැනීම අභ්‍යන්තර, ලේඛය යන හැඟීම අභ්‍යන්තර, ලේඛය යන සංශ්‍යාච වෙයි"

"අභ්‍යන්තර නාසය තිසා ලේඛය යන දැනීම අභ්‍යන්තර, ලේඛය යන හැඟීම අභ්‍යන්තර, ලේඛය යන සංශ්‍යාච වෙයි"

"අභ්‍යන්තර ද්‍රව තිසා ලේඛය යන දැනීම අභ්‍යන්තර, ලේඛය යන හැඟීම අභ්‍යන්තර, ලේඛය යන සංශ්‍යාච වෙයි"

"අභ්‍යන්තර කය තිසා ලේඛය යන දැනීම අභ්‍යන්තර, ලේඛය යන හැඟීම අභ්‍යන්තර, ලේඛය යන සංශ්‍යාච වෙයි"

"අභ්‍යන්තර සිත තිසා ලේඛය යන දැනීම අභ්‍යන්තර, ලේඛය යන හැඟීම අභ්‍යන්තර, ලේඛය යන සංශ්‍යාච වෙයි"

"අභ්‍යන්තර යම්ක තිසා ලේඛ සංශ්‍යාච අභ්‍යන්තර, ලේඛය යන දැනීම අභ්‍යන්තර, ලේඛය යන හැඟීම අභ්‍යන්තර වෙනම ගාසකයෙහි මේ ලොකයයැයි කියනු ලැබේ.

(ලේඛය යන සූත්‍රයෙහි.)

සහ්යතය තුළ ලේක ප්‍රයුද්ලේනිය ඇතිවනුයේ කෙයේදැයි සිතා බඳුම - අවබෝධකර ගැනීමට මෙම සූත්‍රයෙන් දක්වන කරනු කාරණාවන් ප්‍රතිච්‍රිත සිතීම ප්‍රමාණවත් නොවන්නේය. එවා පිළිබඳව තියුණු වූ සිහිය (සතිය) කින් යුතුව ප්‍රත්‍ය වේද්‍යාකරන කළ ප්‍රත්‍යාපන්‍යාත්‍ය ඇතිවන්හේමය.

මහතෙහි සම්බෝධයෙන් පෙරම තුළ නොවූ, බේසහ්වුම මට මෙබඳ සිතක් විය. මාගේ යම් පංචකාමගුණයක් සිතෙහි ඇතිකර ගන්නේ වේද, ඉන් බැහැර වන්නේ වේද, බැහැර වූයේ වේද, වෙනස් වූයේ වේද. එවා කෙරෙනි මාගේ සිත තිරන්තරයෙන්ම පැවරියේ විය."

වර්තමාන පක්ද්වකාම ගුණයන්හිද අනාගත පක්ද්වකාම ගුණයන් හිද එයේමය.

මහතෙහි, එහෙයින් මෙහිදී තොපටිද, තොපගේ යම් පක්ද්වකාමගුණ සිතෙහි පවත්වාගන්නා ලදද. සිතින් බැහැර වූයේ වේද, නැතිවූයේ වේද, වෙනස් වූයේ වේද. ඒ තොපගේ සිත ඒ කෙරෙනි පවත්වාගත් තිසාය. බොහෝ සෙයින් පවත්වාගත් තිසාය.

වර්තමාන පක්ද්වකාමගුණයන්හිද අනාගත පක්ද්වකාමගුණයන්හිද එයේමය.

එහෙයින් මෙහිදී තොප විසින්, තොපගේ යම් යම් පක්ද්වකාමගුණයක් සිතින් පවත්වාගනුයේද, අත්හරනුයේද, තිරඳ්ධකරනුයේද, වෙනස්වූයේවේද, එහිදී තමනට වැඩි කැමති, තොප විසින් අප්‍රමාදය හා සිහිය යන සිතෙහි ආරක්ෂාව කට යුතුය.

මහජේති වහෙයින් මෙහිදී ඒ ඒ ආයතනය දත් යුතුය.

යම් තැනෙක අසෙන් තිරඳුධවේනම්, රූපසංඛ්‍යාත් නැතිවේනම් ඒ ආයතන දත් යුතුය.

යම් තැනෙක කනත් තිරඳුධවේනම්, ගබ්දසංඛ්‍යාත් නැතිවේනම් ඒ ආයතන දත් යුතුය.

යම් තැනෙක තාසයන් තිරඳුධවේනම්, ගැබ්දසංඛ්‍යාත් නැතිවේනම් ඒ ආයතන දත් යුතුය.

යම් තැනෙක දිවත් තිරඳුධවේනම්, රසසංඛ්‍යාත් නැතිවේනම් ඒ ආයතන දත් යුතුය.

යම් තැනෙක කයන් තිරඳුධවේනම්, ස්ථර්‍යාසංඛ්‍යාත් නැතිවේනම් ඒ ආයතන දත් යුතුය.

යම් තැනෙක සිතත් තිරඳුධවේනම්, බම්සංඛ්‍යාත් නැතිවේනම් ඒ ආයතන දත් යුතුය.

යතුවෙන් භාග්‍යවතුන් වහන්සේ වසින් සලායතන තිරෝධය සඳහා ව්‍යුත්‍ය සේක.

(කාමුණු පුරුෂයි.)

ඇටවැන්නි, ඉංඩ්නයන් කෙරෙන් නොවැසු දොර ඇති, හෝජනයෙන් ප්‍රමාණය නොදුන්නා, නිද්‍යාරුමෙන් නොයෙදු අයෙකු කෙරෙන් පිරිසිදු ලෙසින් බඩිසර රැකිමක්, දිව නිමෙයෙන් නොඩිල රක්නේය යන ආකාරයක් දැකිය නොහැකිය.

ආචචැත්ති, ඉංඩියන් කෙරෙන් වැසු ලේර ආචචිව හෝ ජනයෙහි ප්‍රමාණය දැන, කිදුවදරමෙහි කොනු ඒ මහත් තෙම පරිපූර්ණ ලෙසින්ම බඩිසර දැම කිමියෙන්ම බිඳෙන්නට තොදී රත්තාබව එකාත්තයෙන්ම සිදුවන්නේය.

ආචචැත්ති, කෙසේ තම ඉංඩියන් කෙරෙන් නොවැසු ලේර ආචත්තේද යත්.

මේ සය්හෙහි ග්‍රාවකයා ආයිත් රැචක්දැක, කිමින් වගයෙන් නොගත්තා පුත්වුයේ, අල්ප වගයෙන් හෝ නොගතුයේ වෙයි. සම් හෙයකින් ඒ වක්‍රුමුන්දියයන් (අභි) කිස්මවාගත නොහැකි වුයේ, සංවර කරගත නොහැකි වුයේ, දැඩි ලෙළාහය, දොමිනස, නොසතුව යන ලාමත අඩුසල් දහමිහුගේ වසයට පත්වෙනි. ඒ අනුවම පිළිපදි - අඩුසලයේම ගැලී. වහිම කිරාතවෙයි වහැයින් මේ සයුහෙහි ග්‍රාවකයා "ආක" සංවර කරගති.

කනෙන් ගවිදයක අසා, ඒ කිමිනිවගයෙන් නොගත්තා පුත් වුයේ, නොගතුයේ, "කන" සංවර කරගති.

තාසයෙන් ගැඩියක ගෙන, ඒ කිමිනිවගයෙන් නොගත්තා පුත් වුයේ, නොගතුයේ, "තාසය" සංවර කරගති.

දිවෙන් රසයක් ගෙන, ඒ කිමිනිවගයෙන් නොගත්තා පුත් වුයේ, නොගතුයේ, "දිව" සංවර කරගති

කයෙන් දේර්ගයක ගෙන, ඒ කිමිනිවගයෙන් නොගත්තා පුත් වුයේ, නොගතුයේ, "කය" සංවර කරගති

සිගින් දහමික (සිතුවිල්ලක්) දැන, ඒ කිමිනිවගයෙන් නොගත්තා පුත් වුයේ, නොගතුයේ, "සිග" සංවර කරගති

අසංවර වූ මහයකින් යුතුව, ලේඛ, ද්‍රව්‍ය, මෝහයානි ගැලී, රාමක අකුසල දහම් යෙදෙම්න් සිටි හෙතෙම ධීම්වබේදය බව "සිත" සංවර කරගනී, සිත රෙගනී, කවර ඉභ්‍යයයක් කෙරෙන් හෝ පහළවත්තාවූ ක්ලේයයන් සඳහා සිහෙන් ඉඩක් නොතබයි. එවා බැහැර කරයි, සිහියෙන් සිටියි.

අභ්‍යන්තර මෙයේ ඉභ්‍යයයන් කෙරෙන් වසනලද දොර ඇත්තේ වෙයි.

(තරුප්‍රත්‍ය සාද්ධි විගාරක පුදුයෙනි.)

සක්කාය දිටියි

සක්කාය දිටියිය යනු, වැරදි ආකාරයේ වටහා ගැනීමෙන් යුතුව, එවන් වැරදි අවබෝධයන් කෙරෙන් අනුගතවීමය. පවත්වාගැනීමය. ලේකය, සත්‍රවයා, ගහකොල, ග්‍රහවස්තු යෙනුවෙන් හා අනත්ත අප්‍රමාණව භාමර්ජා වශයෙන් ගනිමන්. පවත්වනුයේ - සක්කාය දිටියින්මය. වැරදි වටහාගැනීමීමය. මෙවන් වැරදි වැටහිම තුළ අතරම්. වූ සත්‍රවයා සත්‍රවූ වෙනස්වීම් ස්වභාවය හමුවේ දුක් විදින්නේය. තට්ටාගත සම්මාසම්බුද පියාණන් වහන්සේ විසින් අවබෝධකොට දේශනාකර වදාරා ඇත්තේ, මෙම බිරිම ස්වභාවයන් පිළිබඳවය. පැහැදිලිකර දී ඇත්තේ මෙම බිරිම ස්වභාවයන් නොදුන්නාකම, නොවැටහිම හේතුවෙන් සත්‍රවයා එති, එති, වශයන් සම්මුති වශයෙන්. මැරෙමින්, උපදීමින්, අනත්තවූ සංසාරවනුයක් ඇතිකර ගන්නා ආකාරය පිළිබඳවය.

වදාරායේ සත්‍ර, ආයේ අඡ්ධිංගික මාගිය, දේශනා කරමින්, පැහැදිලිකොට මගදක්වා ඇත්තේ, දුක් ඇතිබව, දුක් ඇතිවීමේ හේතුව, දුක් හැකිකළ හැකිවීව, දුක් හැති කිරීමේ මග පිළිබඳව ප්‍රත්‍යුෂ්‍ය කොට ඒ මස්සේ සසර දුකින් වෙශරව

දුකින් නිදහස්වීම පිණිසය. උත්වහන්දේ විසින් දේශගණාකාව ව්‍යුහ දැනම - තමහමන්, තතිතනිව, තමන් විසින්ම අවබෝධකළ යුත්තේය. ප්‍රත්‍යෘෂිකළ යුත්තේය. එයේ තොමැඹනිව, කටර අයෙකු වෙනුවෙන් හෝ වෛවා අන් කිසිවෙතුහාට අන් අයෙකු වෙනුවෙන් දැනම ප්‍රසක්කළ තොහැක්දේය. ප්‍රාර්ථනා කිරීමෙන් පමණක්ම හෝ වෙනත් ආකාරයේ වත්පිළිවෙත්, ප්‍රදුෂ්‍යවලින් ආය්සී ධර්මය ප්‍රත්‍යෘෂිකරුගත තොහැක්දේමය. ධර්මය ප්‍රත්‍යෘෂිකරු ගැනීමට තම ධර්ම ස්වභාවයන් පිළිබඳව දැනගත යුතුය. ධර්ම ස්වභාවයන් පිළිබඳව විද්‍රෝගණා කළ යුතුය. ප්‍රත්‍යෘෂිකාල යුතුය. එවිට ධර්ම ස්වභාවයන් පිළිබඳව අවබෝධය ලැබිය හැකිවන්නේය. මිට්‍යාව දුරුවන්නේය. සක්කාය දිටියිය අන්හැරෙන්නේය. සඳහම් ආලුශ්කය හමුවෙනි - දුක පලායන්නේය. සසර ගමන හවතින්නේය. විමුක්තිය හමුවන්නේය.

ධර්ම ස්වභාවයන් හා වැරදි වැට්ඩිම පිළිබඳව අවබෝධය ලැබීම පිණිස නිදසුන් කිහිපයක් ගෙන විමසමු.

අස්ථිමානයකි. ජ් මමය, මාගේය, වගයෙහි. මම භූස්ම ගන්නවා මම භූස්ම පිට කරනවා, ආගේවාස කරනුයේ මමය, ප්‍රශ්නාසකරනුයේ මමය. මේ සත්‍යවශයෙන් පවත්නා සම්මුඛියයි. මෙහි ධර්ම ස්වභාවය අවබෝධය පිණිස මදකට හෝ විමසුම් සහගත වේමු.

මම හෝ මගේය යන අස්ථිමානය මදකට බ්‍යාජර කරන්න. ඔබගේ සින (සිජිය) ආගේවාසය ඇඟිවන ලෙසින් හැගෙහි ස්ථානය කෙරෙනි සින ගොමුකරන්න. සිදුවන දෙය සිජියෙන් යුතුව මෙහෙති කරන්න.

ආශ්වාසය ඇතිවන අයුරැ ඔබට පෙනෙන්නේය. දැනෙන්නේය. ප්‍රශ්නාසය ඇතිවන අයුරැ ඔබට පෙනෙන්නේය. දැනෙන්නේය. වැටහෙන්නේය. මදවොලාවක් හෝ එවා කෙරෙන්ම සිංහ පවත්වා ගන්න.

ධීමිතාවයක් ලෙසින්, ආශ්වාසය සිදුවන බවත්, ඔබට වැටහෙනු ඇත. ටීමිතාවයක් ලෙසින් ප්‍රශ්නාසය සිදුවන බවත් ඔබට වැටහෙනු ඇත. ආශ්වාස කිරීම හෝ ප්‍රශ්නාස කිරීම ඔබගේ සිතුවීල්ලකට අනුව සිදුතොවන්නක් බව, ඔබට වැටහෙනු ඇත.

ආශ්වාසය සිදුවනුයේ, ඔබගේ ඩිනැකමකට අනුව තොට්තෙන්නම්, ප්‍රශ්නාසය සිදුවනුයේ ඔබගේ ඩිනැකමකට අනුව තොට්තෙන්නම්, මම ආශ්වාස කරනවා යයි පැවසීම තිවරදිදී? මම ප්‍රශ්නාස කරනවා යයි පැවසීම තිවරදිදී? විසේ පැවසීම තිවරදී තොට්ත බව ඔබට පැහැදුළුවනු ඇත.

ආශ්වාසය - ප්‍රශ්නාසය කෙරෙනි තම දුරටත් "සිංහ" පවත්වනුයේ නම්, ආශ්වාසය ඇතිවන වට ප්‍රශ්නාසය තැකිවන බවත්, ප්‍රශ්නාසය ඇතිවන වට ආශ්වාසය තැකිවන බවත් වැටහෙන්නේය. විකක් උපදින වට අනෙක මියයන්නේය. ආශ්වාසය හෝ ප්‍රශ්නාසය යන දෙකෙන් කවර විකකට හෝ තිත්ත වශයෙන් පවතින්ත, පැවතිමේ හැකියාවක් තොමැකි බවත් පවතිනුයේ විකනෙක වෙනස්වීම් ස්වතාවයම බවත් වැටහෙනු ඇත.

ආශ්වාසය ප්‍රත්පත්වනුයේ පූජය. සුප්‍රත ඇකින් දැකිය තොහැකිය. වහෙත් ආශ්වාසය ප්‍රශ්නාසය සිදුවොනු ඔබ දැකගත්නේය. දැන ගන්නේය. විසේ ආශ්වාසය ප්‍රශ්නාසය දැකගත්නේ "සිතෙකි" විසේනම් ආශ්වාසය දැකගතහොත් දැනගත්තේ "මම" තොට සිතෙන් බව පැහැදුළුවනු ඇත.

ආශ්වාසය දකින්හාටු දැහෙත්හාටු සිත ප්‍රශ්නාසය හමුවේද තැනිව යන්නේය. විසේ තැනිවත සිතෙහි ගේපයක් නොවන්නේය. ප්‍රශ්නාසය දකින්හාටු "සිත" ආශ්වාසය හමුවේද තැනිව යන්නේය. විසේ තැනිවත සිතෙහි ගේපයක් නොවන්නේය. සිදුවන්හාටු ධම් ස්වභාවයන් මගින් පහල වූ මහසිකාරයන් (සිතුවලි) තුළින් අවන්ධ ස්වභාවයක් පළත්වා ගැනීමට ව්‍යුත්සීම මතායනයක් වශයෙන් ආත්ම ස්වභාවයක් ඇතිකර ගනිමින්, සඳහාලික ආත්ම ස්වභාවයක් ලෙසින් ධම්ස්වභාවයන් කෙරෙනි පවත්වාගෙනු ලබන දැක්ම වැරදි අවබෝධයයි. සක්කාය දිටියියයි . අවද්‍යාවය මේ කවර වචනයකින් තැදින්වූයේ වුවද සිදුවන්නේ ධම්හාවයන් කෙරෙනි ඇතිකර ගන්හාටු මුළුවයි. අයෝනිසොමනසිකාරයයි. වැරදි ආක්‍ර්‍මයයි . වැරදි සිතුව්ල්ලයි.

මෙවන් වැරදි සිතුවලි වළින් බැහැරව සම්මා දිටියිය, නිවැරදි දැක්ම ඇතිකර ගැනීමට ආනාපාන සති හාවහාව ප්‍රවාන් වශයෙන් වචවඩාන් විග්‍රහත්මකව ප්‍රත්‍යාවේෂණ කිරීමෙන් නිවැරදි මග දිස්වන්නේය.. සම්මුතියෙහි මුලාව පෙනෙන්නට වැටහෙන්නට පවත් ගන්නේය.

තවත් මහසිකාරයක් පිළිබඳව සිතමු. "රිදෙනවා" යනු සිතුව්ලකි. මහසිකාරයකි. විතැන ස්ථානයකි. සංඡුවකි. "රිදුල්ලකි" ඇසෙන් දකින්හට තොහැකිය. කනෙන්. දිවෙන්. නාසයෙන් හෝ කයෙන් දකින්හට තොහැකිය. දැහෙත්නේ සිතවය. සිතට දැහෙනුයේ රිදෙනවා නම් වූ වචනයයි. එය වච් සංස්කාරයයි. වචනයේ සංස්කාරය තිබුවත්ම, අත රිදෙනවා, කකුල රිදෙනවා, බඩි රිදෙනවා, වැනි කවර හෝ නාම විශේෂත්‍යයක් සහිතව කාය ස්වර්ජපයක් ඇතිවත්වා සේ දැහෙත්නේය. නිර්මානය වන්නේය. සංඛත වන්නේය.

සොයු විවි සංස්කාරයක් ඇතිවිය. "රදෙනවා" කාය ස්වර්ශපයක් සමග තාම රැජය බිජිවිය. "අත" රදෙනවා කඩුල බඩා... යොදු වගයෙහි.

සිහි විභි ග්‍රහණය විය. සිතුවිල්ලම රුම් දෙන්නට වන්නේය. රදෙන්නේය. ඉන් ගැලුවමට මග සොයන්නේය. උක වේදින්නේය.

රදෙනවා නම් වූ වචනයේ අරුණ පෙන්වා දියහැකිදී විය. නිරිවචනය කළ හැකිදී? රදෙනවා කිසෙන්නේ මෙයටයි. කියා වචනයෙන්ම තේරුම් කර දිය හැකිදී? විය කළ නොහැකිය. රදෙනවා කිසා වචනය තේරුම්කර දිය නොහැකිම් විභි තේරුමක් නොමැති බව වචනා ගා යුතුය. ඒ අනුව තේරුමක් හැති "රදෙනවා" නම් වූ විවි සංස්කාරයෙන් බැඟැර විය යුතුය.

එහෝත් සිදුවත්නේ වියද. අරුණ සාං "රදෙනවා" නම්වූ වචනයෙන් කෙරෙහි විවිධ අංගෝපාංගයන් පිළිබඳව තාමරුපයන් බිජිකරමින්. එසේ බිජිවත්හාවූ අවිද්‍යාත්මක - සක්කාය දැවිධින් කෙරෙහි මුළුවට පත්වෙමින් එවත් මුළුවන් පිළිබඳ සිතුවිල් (මහසිකාරයන්) පැවැත්වීමය. පවත්වා ගැනීමය. තමන් තුළ ඇතිවත්හා වූ. පහළ වූ දැක්ම. දැවිධිය අනුව දුක පවතින්නේය. විය බැඟැරන් පැමිණි අන් කිසිවෙතු විසින් ඇති කළාවූ හෝ ඇති කරන්හාවුවක් නොව තමන් විසින් තමා තුළින්ම ඇතිකරගන්හාවූ පවත්වාගත්හාවූ තත්වයකි. මෙවත් තත්වයක් ඇතිකරවන්හාවූ හේතුප්‍රතිඵ ධීමිතාවයන් පිළිබඳ අවබෝධය ලබා සිටියෙකු වෙනම් හෙතෙම මෙම මුළුවට හසු නොවත්නේය. ඉන් ගැලුව යන්නේය. ධීමි ස්වහාවය, ධීමි ස්වහාවය ලෙසින්ම දකින්නේය. වෙනස්වත ස්වහාවය, ධීමිතාවය දකින්නේය. ඒවා කෙරෙහි කටර ආකාරයක හෝ සංස්කාරයන් නොපවත්වන්නේය. නොපනවත්නේය.

සංස්කාරයන් කෙරෙන් ගැලවුන විවත් තැනැත්තේ සක්කාය දුටියෙන් ගැලවුන් විය. සමඟක් ද්‍රාග්‍රීකයෙක් විය. සංසාර දුකින් මිදි නිරෝධය ප්‍රත්‍යාපනය ආයෙකු වන්නේය.

නිවන්සුව බොහෝදුර නොවේ.

කුවරුන් නො මේවා.... තම තමන් විසින් නාහත්ත්වයෙන් දැකිය යුතුදේ.... එකත්ත්වයෙන් දුකින්නේද. විකාස් සේ සලකන්නේදී සම්මත කරගන්නේද. විකාරත්වයක් පවත්වන්නේදී? එකාක් "හවය" අභිවන්නේය. පවතින්නේය.

සම්මුතියෙන් බජාරවූයේ, සම්මුතිය ප්‍රතිශේප වූයේ, "භාමර්ජ" සංස්කාරයන් දුරටත්නේය. මුලාව බජාර වන්නේය.

සත්‍ය පැහැදිලි වෙන්නේය. ධම්‍ය දුකින්නේය, ධම් ස්වභාවයන් දුකින්නේය. ධම්‍ය අවබෝධ කරන්නේය. ප්‍රත්‍යාපනය ගන්නේය.

විවත් තත්ත්වයකට පත්වූයේ "දුක" තැනිකළවුන් වන්නේය. හවයෙන් ගැලවුන් වෙති. සයරින් වෙතෙර වූයේ වෙති.... මිලුන් වෙති.... ගවතුන් වෙති..... නිවුන් වෙති....

ආලොක්‍රීමින් උදෑස්

සේවකයකි.

එළු කෙරේ, සහ්යවාය යනුවෙන් තාමරුප සම්මතයකි.
මිනිසාය යනුවෙන් තාමරුප සම්මතයකි.

වගිද, "නිය යැයි" සම්මතයකි නියෙහි මිනිසා තැන.

"බලලයැයි" සම්මතයකි. බලලෙහි මිනිසා තැන.

දෙඅඡ්‍යැයි සම්මතයකි. දෙඅඡ්‍යෙහි මිනිසා තැන.

"තාකාය" යැයි සම්මතයකි.

"කට යැයි" යැයි සම්මතයකි.

"බෙල්ල" යැයි සම්මතයකි.

"පපුව" යැයි සම්මතයකි.

"බඩා" යැයි සම්මතයකි.

"උකුල්" යැයි සම්මතයකි.

"කලවා" යැයි සම්මතයකි.

"දෙඅත්" යැයි සම්මතයකි.

"දෙදෙන" යැයි සම්මතයකි.

"දෙපා" යැයි සම්මතයකි.

ස්කත්ධයක්, කොටස් වශයෙන් ගෙහ වෙන් වෙන් ලෙසින් නාමරූප සම්මතයක් යොදාගෙන හැඳින්වුයේ වුවද, එවත් නාමරූප කවර අංග ප්‍රත්‍යාගක හෝ සත්ත්වය දැකිය නොහැක්කේය. මිනිසා නම් වූ සම්මුරිය දැකිය නොහැක්කේය.

එසේම සත්ත්වය, මිනිසා, සිටිනුයේ මෙම ස්කත්ධයෙහි කවර තම් ස්ථානයකද. එවත් පැවත්මක පිළිබඳව ස්වභාවයක නොපෙන්වයි.

එසේ තම් සිදුවුයේ කුමක්ද ?

තාතත්ත්වයෙන් දුරු ස්කත්ධයක් - එකත්ත්වයක් ලෙස ගෙහ ඇතිකර ගත්තාවූ වැරදි සම්මුරියකි. මින්නදාමයියකි. වැරදි දැක්මකි. සත්‍ය ලෙසින් තැත්තේ වුයේ තමුදු. සත්‍ය ලෙසින් අයත්තවූ, ප්‍රතින්තාවූ දේ ලෙසින් "ආත්මය" ස්වභාවයක් ඇතිවිමකි.

තාතත්ත්වයම, එකත්ත්වයෙන් පිළිගැනීම හේතුවෙන් එවායේ අභ්‍යන් ඇතිකරගත්තේය. එවත් වැරදි දැන්ත්තේ කෙරෙන් න්‍රිමිධ තාත්ත්‍යවෙන්ම බිජ්‍යාලන්ය. කාවද්‍ය ලෙසින් බිජ්‍යාලන්තාවූ (සිතුවිලු) අයෝගීසේමනයිකාරණයෙන් හටය තැනෙන්නේය. සංසාර වට්ටිය සැකසෙන්නේය.

තාතත්ත්ව වූ ස්කත්ධයන් - එකත්ත්වයෙන් නොගෙන, තාතත්ත්වය පිළිබඳව ප්‍රත්‍යාග්‍යවත්තුයේ තම් පහලවත්තුයේ ප්‍රභූවය. නිවැරදි දැකිමය. සම්මා දිරියියය.

නිවැරදි අවබෝධය ලබන කළ - සූත්‍රනය, සූත්‍රන ලෙසින්ම වටහාගතුයේ, කවර නො ස්කන්ධයක් කෙරෙනි නො වෙවා, තාංශ්‍යා, මාන, දිවිධී, ඇති නොවෙයි තුළිබ තාංශ්‍යාවන් ඇති නොවෙයි. බල්තාවයන් ප්‍රතිඵලිත කරයි හවුයෙනි නොවැවෙයි. හවුයෙනි නොවැවෙනා බැවින්, සංසාර වට්ටියක් නොවෙයි. සත්‍යාවබෝධය (යෝෂ්නියෝමනිසිකාරය) පහළ ව්‍යුයේ දුකින් මිශ්‍රයේය. හට සංසාරය හැවතුනේය.

බල්තාවබෝධයෙන් යුතු තැනැත්තේ සම්මතයෙනි නොබැඳෙන්නේය. විකාර නොවන්නේය. ව්‍යවන් ප්‍රජාවත්තයින් පිළිබඳව බුද්ධක ඩිකායේ - සත්‍යත්වාතයේ - පාරායන ව්‍යුත්යෙනි පැහැදුම් කිරීම් ගනනාවකි. ඒ අතරින් අපිත මානව පාවිත්‍ර මෙයේ සඳහන්වෙනු දැකිය හැකිය.

තරාගතයන් වහන්සේ හමුවට පැමිණි අපිත මානවක තොමේ මෙයේ අසන්නේය.

ස්වාමිනි, ලෝච්ඡිතෙමේ කුමකින් වැසුන්ද ? කවර හෙයින් ඒ බැවි නොපෙන්ද ? හේ කුමකින් අඹුයන්න්ද ? හෙතෙම කුමන බියකින් වෙළියන්න්ද'ය මත වහන්සේ දෙසා වදාරනු ලබන්න්ද ?

අපිතයෙනි, ලෝච්ඡි තොමේ අවිද්‍යාව හේතුවෙන් ආවරණය ව සිටි මාත්‍යයීයෙන්. අස්ම්මාහයෙන් වෙළි ප්‍රමාදව සිටින බැවින් සත්‍යය නොපෙන්නේය. තාංශ්‍යාවන් අඹු යන්නේය. එවැන්නාට "දුක" ම මහා බිඟ වෙයි.

ස්වාමිති, රුපාදී හැම ආයතනයක් කෙරෙන් තාපේණා ජලපහර ගලායන්නේය. මේ තාපේණා ජලදහර ආවරණය වන්නේ කුමකින්ද ? තාපේණා ජල දහර පාලනය කළ හැක්කේ කෙසේද ? තාපේණා ජලදහර හවතාලිය හැක්කේ කෙසේදෑදී ඔබ වහන්සේ පැහැදිලිකර ව්‍යුරුතු සේක්ද ?

අපිතයෙහි, ලොව යම් තාපේණා ජලදහරක් වෙනම්, සිංහ වන් ආවරණය වෙයි. ඒ සිංහම තාපේණා ජල දහරෙහි පාලනයට හේතුවෙයි. පුදුව විසින් ජලදහර හවතා දුමයි.

හිළුකාභන්වහන්ස, පුදුවද, සතිය (සිංහ) ද, නාමරුපද යන මේ සියලුද කොතැනක තිරයේද වෙයිද ? මවිසින් විමසන ලද මෙම කරුණ, ඔබ වහන්සේ විසින් පැහැදිලි කොට මට වදාල මැනවී.

අපිතයෙහි, තොප විසින් යම් පැනයක් විවාලේද ? එය තොපට කියම්, යම් තැනෙක, නාමයත්. රුපයත් තිරවගේශව (ශ්‍රීරුධියකින් තොරව) තිරයේද වේද, අතිත, වත්මාන, අනාගතාද වශයෙන් විශ්වාෂායාගේ තිරෝධයවත්ම, නාමරුප තව දුරටත් තොවන්නේය.

හිළුකාභන්වහන්ස, මේ ලෝකයෙහි අනිතය, දැක්ව අනාර්ම වශයෙන් පැහැදිලි කළ යම් ධ්‍රීතාවයක් සූය තොකළ අයක් වෙත්නම්, සූයකළ බොන් දෙනෙකුත් වේ නම්, මවිසින් විමසන ලද ආකාරයෙන්, සූයකළ යුතු ධ්‍රීතාවයක් සූය කිරීමෙන්ලා පණ්ඩිතවු ඔබවහන්සේ, සූයකළ යුතු බර්මතාවයත් සූයකළ තැනැත්තන්ගේ ස්වභාවය පිළිබඳව වදාලමැනවී.

අභිජනයෙහි, සූය කළ යුතු ධ්‍රීතාවයන් සූය කළ ඔවුනු කාමයෙහි ගිපු තොටින්නේය. සිංහින් නොකැඳුමුහෙක් වන්නේය. මහන් තෙමේ, සියලු බර්මතාවයන්හි යටුස්වහාවයන් ප්‍රත්‍යක්ෂ කළේ වුයේ, සිංහයන් යුතුවම හැසිරෝන්නේය.

රිස්සමෙන්යෙහි මාණවකයා බුදු පියාතන් වෙතින් මෙයේ විමසන්නේය.

කවරේක් මෙලෙට සහුවින් වෙසෙන්නේදී? කවරේකු හට තාශ්‍යා දාශ්‍යා තමිලායන් පැද්දා? කවරේක් අත්තයන් දෙක පිළිබඳව විශිෂ්ට යූත්‍යයන් දැනගෙන, මධ්‍යයෙහි ප්‍රඟාවන් නොඇලෙන්නේදී? කවරේකු මහාපුරුෂ යයි නියන් සේක්දී? මෙහි කවරේකු තාශ්‍යා සිඛිඛිය ඉක්ම ගියේයායි නියන් සේක්දී?

මෙන්තෙනයෙහි, කාමයෙහි ආදිතව ප්‍රත්‍යක්ෂකාල, තිවැරදි පැවතුම් (මුළු බඩිසර) ඇති, පහතු තාශ්‍යා ඇති, භාමකළුන් සිංහයන් යුතුව සිටින, අනිතන, උක්ච, අනාත්මාද දහම් ස්වහාවයන් අවබෝධකාව, රාගාදිය තිවාලීමෙන් තිවුනු යම් මහජෝක් වේ නම්, ඔහුට කමිපාලීම් ගැන්නේය. හේ අතිත පක්ද්වස්කඟ තාශ්‍යා දාශ්‍යාතින් අනුගමනය තොකරන්නේය. අනාගත පක්ද්වස්කඟ තාශ්‍යා දාශ්‍යාතින් තොපැන්නේය. යම් හෝයකින් යමත් අතිත වේද, වෘත ප්‍රහිතය. යමත් අනාගත වේද, වෘත තොපැමිණියේය. යමෙක් වත්මන් පක්ද්වස්කඟ බර්මය ඒ ඒ තැන්නි අතිතනාද වගයෙන් විදුරගණ කෙරේදී? ඔහුට කමිපාලීම් ගැන්නේය. හේ අත්තයන් දෙක විශිෂ්ට යූත්‍යයන් දැන මධ්‍යයෙහි ප්‍රඟාවන් නොඇලෙයි. ඔහු මහා පුරුෂ යයි නියම්. හේ මේ තාශ්‍යා සිඛිඛි ලෙව ඉක්ම ගියේය.

ඇෂ්ඨතාවය

ආනන්දය, මම පෙරත්, දැනුත්, හිරෝධ සමාපත්තිය වහුමාන සිටිමි.

ආනන්දය, යම් ආකාරයකින් විගාචාවගේ මැදුරෙන් ඇත්, වෙ, අස්ථි, වෙළෙඩුන් ගෙන් ගුනඡ වන්නේදී.

උත්, රිදුයෙන්, ධිත බාහුජයෙන් ගුනඡ වන්නේදී ? ස්ත්‍රී පුරුෂයින්ගේ එකරාණ වීමෙන් තොරව ගුනඡ වන්නේදී ?

වය එසේ වුවත් අභ්‍යන්තරයක්ද හැගෙන්නේය. ඒ කවර හේතුවක් තිසාද කියතාහොත්, දත් ලබා ගැනීම පිනිස එකරාණිවන ගුමනුයින් පිළිබඳව හැඟීමයි.

ආනන්දය, ඒ ආකාරයෙන්ම ග්‍රාවකයා ග්‍රාමසංඛ්‍යා මෙහෙති නොකර, මනුෂය සංඛ්‍යා මෙහෙති නොකරන අපුරුණ්ම තොසිට් ‘ආරණ්‍ය’ සංඛ්‍යාව කොරෙහි ව්‍යුත්, ව්‍යවත්තක් හිතය වගයෙන්ම ඇඟේත්තේයයි සිතයි, විතර්ක කරයි, විවාරයෙහි යෙදෙයි. සතුට එ පත්වෙයි. ඒ කොරෙහි ව්‍යක්ත වෙයි. මෙවන් සංස්කරණයන් ඇතිකර ගන්නා හෙතෙම, වයම මෙහෙති කරයි. ආරණ්‍ය සංඛ්‍යාවෙහිම සිත පවත්වයි. එහිම බැසුගතියි. එහිම ගිලෙයි. එහිම බඳී සිටි.

ප්‍රජාවන්ත ග්‍රාවකයා මෙයේ නූවනින් දත්තේය. ග්‍රාම සංඛ්‍යාවන් තිසා දිසියම් විදුමක් විදු, වියද මෙහි හැත. මනුෂය සංඛ්‍යා කොරෙන් යම් විදුමක් විදු, වියද මෙහි තැත.

එසේ ව්‍යවත් විදුම් මානුයක් දැනෙන්නේය.

ඒ කිමෙක්ද යත්, ආරණ්‍ය සංජුවෙරෙහි ඇතිවන හැඟීමයි.

පංජුවන්න ග්‍රාවකයා, ග්‍රාම සංජුව කෙරෙහි අනුගතවීම ගුනභඳුයක ය'යි නුවතින් දත්තේය. මහුප්‍ර සංජුවෙහි එලැයීම ගුනභඳුයක ය යි නුවතින් දත්තේය.

එසේ ව්‍යවත් අභ්‍යන්තාවයක් පිළිබඳ දැනීම්ක්ද වන්නේය.

ඒ කටරේද යත්, ආරණ්‍යසංජු කෙරෙහි ඇතිවා හැඟීම යයිද වටහාගතන්නේය.

මෙසේ ආරණ්‍ය සංජුවෙහි යමක් තැදෑද, එයින් ඒ ගුනයයි යියා මැනවින් නුවතින් වටහාගතන්නේය.

යමක් ඇති ලෙසකින් දැකින්නේද, ඇති ලෙසින් දැකින හෙයින් මෙවත් අභ්‍යන්තාවය ඇතැයි නුවතින් වටහා ගත්තේය.

ආහඟාය, මේ ආකාරයෙන්ද, පංජුවත් ග්‍රාවකයාහර ව්‍යවත් ධෝතාවයන් පිළිබඳව, ප්‍රත්‍යාග්‍යාණයන් යුතුව, තොසැලෙහ අයුරින් ගුන්තාවය පිළිබඳව වැටහිමක් ඇතිවත්තේය.

තවද, ආහඟාය, ග්‍රාවකතෙමේ, මහුප්‍ර සංජු, පිළිබඳව සිත් ඇති තොකරමින්, ආරණ්‍ය සංජුවත් පිළිබඳව සිත් ඇති තොකරමින්, පාරීවි සංජුව පිළිබඳ හැඟීම පිළිගති. හේ පාරීවි සංජුවත්ති සිත පවත්වන්නේය. විතරක කරන්නේය, විවාරයෙහි යෙදෙන්නේය. සතුවූ වන්නේය. ඒ කෙරෙහි එකඟ වන්නේය. සංස්කාරයන් ඇතිකරන්නේය. වහිම බැඳෙන්නේය. ගිලෙන්නේය. මෙහෙනි කරන්නේය. පාරීවිය නිත්‍යලේසිත්ම පවතින්නක් ලෙසින් නිශ්චයට බස්සගන්නේය.

ආනන්දය, මැසෙවින් අභිරූප සමික්‍රිත්, තදීන් අද බැඳු
හුල් සිය ගතහකින් රඳවා තැබුයේ, වහි රැලු කිසිවක්ම
නොවන්නේද ?

ආනන්දය එලෙසින්ම, මේ මහ පොලොවෙහි කවර
ආකාරයේ හෝ උස්, පහත් තැන් අද්ද, ගෝග, අභු බෙල
අද්ද, කඳ හෙල් දුරුග ස්ථානයක් අද්ද, කටුකොහොල්
වන්තුහැවි අද්ද.

එ කිසිවක් පිළිබඳව නොවීමසා, නොයිතා පාරිවිය
පිළිබඳව එකත්ත්වයෙන් සිතන්නේද. නිත්‍ය වූ පාරිවියක් අභි
ලෙසින් සිතා එහි බැසැගති. විතර්ක කරයි. විවාරයේ යෙදෙයි.
සතුටුවෙයි. විකශ්‍රාවෙයි. සංස්කාරයන් අභිකරයි. මෙහෙති
කරයි. පාරිවිය සත්‍යවශයෙන් අභි දෙයක් සේ තිශ්වය කරගති.

එහෙත් පුණුවන්ත ග්‍රාවකයා මෙයේ තුවනින්දති. මත්‍යපෘෂි
සංඛ්‍යා තිකා යම් වැදුමක් වේද, එය මෙහි තැන. ආරණ්‍ය සංඛ්‍යා
තිකා යම් වැදුමක්වේද, එය මෙහි තැන.

එයේ වුවත් විදිම් මානුයක් අභි වෙයි.

එ කුමක්ද යත්, පාරිවි සංඛ්‍යාව කෙරෙහි අභිවූ
එකත්තයයි. පිළිගැනීමයි.

හේ මත්‍යපෘෂිසංඛ්‍යා, පිළිබඳ හැඟීම් ගුනසබව තුවනින්
දති. ආරණ්‍ය සංඛ්‍යා පිළිබඳ හැඟීම් ගුනසබව තුවනින් දති.

එහෙත් යම් අගුනප්‍රහාවයක් දැනෙන්නේය.

එ කිමෙක්ද යත්, පාරිවි සංඛ්‍යාවක් කෙරෙහි අභිකර
ගත් එකත්ත්වය (පිළිගැනීම) යයි සියා දැනගති.

මෙයේ විනි යමක් තද්ද. එයින්, ඒ ඉහා යයි නුවතින් දති.

විනි යමක් ඉතිරිව ඇද්ද. ඇතිලෙසින් පහළව (විද්‍යාමානවූ) හැඟීම් පමණක් ඇතැයි නුවතින් දති.

මෙලෙසින්ද, ආහඳය, ප්‍රෘථිවත්ත ග්‍රාවකයාහට යට්ස්වහාවයන් පිළිබඳව, තොසාලෙන පිරිසිදු බ්ලියුත්සය තැනින් ග්‍රාහනතාවය පිළිබඳව උග්‍රතා ඇත්තා අභිවේදී.

තවද, ආහඳය ආරණ්‍යසයංජු මෙහෙනි තොකොට, පාරිවිසංජු මෙහෙනි තොකොට, ආකාශය අනත්ත ලෙසින් සංඡුවත් කෙරෙනි ග්‍රාවකය සිත් හැකුරුකරයි. විය අරමුණු කරයි. විහර්කයෙහි ව්‍යුහයියි. විවාරයෙහි යෝදෙයි පහදිය. එකගැවයි. මැහවින් පිශෙටයි. නිශ්චය කරගනී. එනිම ගිලෙයි. ආස්ථාදය වැඩි.

ප්‍රෘථිවත්ත ග්‍රාවකයා මෙයේ නුවතින් දති. ආරණ්‍යස සංඡු කෙරෙනි යම් විදීමක් පැවතුණිද වය මෙනි හැත. පාරිවි සංඡු කෙරෙනි යම් විදීමක් පැවතුණිද, විය මෙනි හැත.

විහෙත් ඩිසියම් හැඟීම් මානුයක් වෙයි.

එම කුමික්ද යත්, ආකාශය අනත්ත ලෙසින් ඇතිකර ගේ සංඡුකෙරෙනි ඇතිව්‍යන එකත්තවයයි. හැඟීමයි. පිළිගැනීමයි.

ප්‍රෘථිවත්ත ග්‍රාවකතෙමේ, ආරණ්‍යසයංජු කෙරෙනි ඇතිවූ හැඟීම් ග්‍රාහනයයි නුවතින් දති. පාරිවිසංජු පිළිබඳව ඇතිවූ හැඟීම් ග්‍රාහනයයි නුවතින් දති.

වහෙන් යම් අභ්‍යන්තාවයක් දැනුණේ වේ.

ල් කිමොක්දයත්, ආකාශය අනත්තවත් ලෙසින් සංජුනයන් වීමෙන් ඇතිව්‍ය හැඟීමය කියාද දේ.

මෙයේ වහි යමක් නැද්ද, වහෙන් වය ගුනයයි තුවනින් දකී.

වහි යමක් ඉතිරිව ඇද්ද, ඇතිලෙසින් පහළව් (විද්‍යාමාත්‍රි) හැඟීම පමණක් ඇතැයි තුවනින් දේ.

ආනන්දය, මෙලෙසින්ද, ප්‍රයුවන්තව් ඒ ගුවකයාහට යටා ස්වභාවයන් පිළිබඳව, තොසාලෙන පිරිසිද බම්ජුත්‍යය තුළින් ගුනන්තාවය පිළිබඳව ප්‍රත්පන් වේයි.

තවද ආනන්දය, ගුවක කෙලේ පාරීවිසංජු, මෙහෙනි තොකොට, ආකාශසංජු මෙහෙනි තොකොට, වික්‍රුනුත්සංජු කෙරෙනි තේක්ත්ත්වය ඇතිකර ගනී. පිළිගනී, විචැක්නක් සහාවයෙන්ම අත්තායේ සිතයි. විතර්ක කරයි. විවාරයෙනි යෙදුයි. පැහැදුයි. එකගෙවයි. සංස්කාරයෙනි ගැලුයි. වහිම ගිලුයි. මෙහෙනි කරයි. කිහිමනයනට ව්‍යුතුවේයි. ආස්ථාය විදියි.

ප්‍රයුවන්ත ගුවකය මෙයේ තුවනින් දකී. පාරීසංජු කෙරෙනි යම් විද්‍යාමක් විද, වය මෙහි හැක. ආකාශසංජු කෙරෙනි යම් විද්‍යාමක් විද වය මෙහි හැක.

වික්‍රුනුත්සංජුකෙරෙනි පහළවත කිසියම් පිළිගනීමක් විද, විතන් වූ හැඟීම් මාත්‍රායම පමණක් ඇත්තේය කියායි.

ප්‍රයුවන්ත ප්‍රාවකගෙමේ, පාරිවිසාංහා කෙරෙහි පහලට හැඟීම් ගුහනයයි තුවනින් දේ. ආකාශසාංහා කෙරෙහි පහල වූ හැඟීම් ගුහන යයිද තුවනින් දේ.

වික්‍රේත්‍යාණසාංහා කෙරෙහි අභිකර ගත් පිළිගැනීමක් වේද, විය අගුන් ලෙසින් හැගෙන්ගේ යයිද දේ.

මෙසේ විභා යමක් හඳුද, වියින් ඒ ගුහනයයි තුවනින් දේ. විභා යමක් ඉතිරිව අඳුද, අභිලෙසින් පෙනුන (විද්‍යාමානවූ) හැඟීම් පමණක්ම අභාසය තුවනින් දේ.

ආහැයා, මෙයින්ද, ඒ ප්‍රයුවන්ත ප්‍රාවකයාහට යටු ස්වභාවයත් පිළිබඳව, නොසැලෙහ පිරිසිදු ධම්පුණුණය තුවන් ගුහන්තාවය පිළිබඳව, ප්‍රත්‍යාශයාණුණය ඇතිවේ.

තවද ආහැයා, ප්‍රමණ කෙමේ ආකාශසාංහා මෙහෙහි නොකොට, වික්‍රේත්‍යාණසාංහා, කෙරෙහි සිත් අභි නොකොට පැලිබේදියන් කෙරෙහි අඳුදය යංහා කෙරෙහි විළැක විභා සිත පවත්වයි. විතරක කරයි. විවාරයෙහි කෙදෙයි. පැහැදෙදි. විකාර වෙයි.

සංස්කාරයෙහි ගැලෙයි. විභාම සිත බැසැනී. මෙහෙහි කරයි. නිගමනය කරයි. ආස්ථාදාය විදුයි.

ප්‍රයුවන්ත ප්‍රාවකයා, මෙසේ තුවනින් දේ. ආකාශ සාංහා කෙරෙහි පහලට යම් විදුමක් අඳුද, විය මෙහි හතා. වික්‍රේත්‍යාණසාංහා කෙරෙහි පහල කළ යම් විදුමක් අඳුද විය මෙහි හතා.

මෙහෙත් විදුම් මාරුයක් දැඩෙන්නේය.

ඒසේ, ඩී කිමෙක්ද යත්, පලිබේද (කොපේස්) සංයුත් කෙරේහි ඇතිකර ගත් රේකර්ත්වයයි. පිළිගැනීමයි.

පුදුවත්ත ග්‍රාවක තෙමේ, ආකාශසංයුත්ත ගුන්‍ය යයි තුවනින් දති. වික්ද්‍යාත්‍යාසංයුත්ත පිළිබඳ හැඟීම් ගුන්‍යයයි. තුවනින් දති.

එසේ ව්‍යවද, කිසියම් අගුන්‍යතාවයක් දැනෙයි.

ඩී කිමෙක්ද යත්, පලිබේද සංයුත්වක් කෙරේහි ඇතිකර ගත් හැඟීම් බව තුවනින් දති. මෙසේ වහි තිතනවූ යමක් භද්ද, වය ගුන්‍යයයි තුවනින් දති.

යමක් ඉතිරිව අද්ද, අති ලෙසින් පටන්වාගත් හැඟීමක් (විද්‍යාමානවූ) පමණක්ම ඇත්තේයයි තුවනින් දති.

ආනන්දය, මෙලෙසින්ද, ඩී පුදුවත්ත ග්‍රාවකයා හට යථා ස්වභාවයන් පිළිබඳව, නොයාලෙන, පිරිසිදු ධ්‍යාලුත්‍ය තුළින් ගුන්‍යතාවය පිළිබඳව ප්‍රත්‍යෘෂා වේයි.

තවද ආනන්දය, ග්‍රාවකතෙමේ වික්ද්‍යාත්‍යාසංයුත් මෙහෙති නොකොට, පලිබේදසංයුත් මෙහෙති නොකොට, ව්‍යුත්ස්වාසංයුත් නොවිනිවසංයුත් පිළිබඳව සිත ඇතිකර ගනියි. වහි බැසැගනියි. විතර්කයෙහි යොදුයි. විවාරයන් ඇතිකරයි. පැහැදුයි. විකාරවේයි. සංස්කරණ කරයි. වහිම ආස්ථාදය විදියි.

පුදුවත්ත ග්‍රාවකයා මෙසේ තුවනින් දති.

වික්ද්‍යාත්‍යාසංයුත් කෙරේන් යම්විද්‍යාමක් විද, වය මෙහි නැත, පලිබේදසංයුත් කෙරේන් යම් විද්‍යාමක්ද විද, වය මෙතෙහි තැත.

විහෙත් විදිම් මාරුයක් ඇතියේ පෙනෙයි. ඒ කිමෙක්දයත්, විළැඩියංජූ, නොපිහිටියංජූ, කෙරෙන් ඇතිකර ගත් පිළිගැනීමයි.

ප්‍රයුවන්ත ග්‍රාවක තොමේ, වික්ද්‍යාත්‍යාචාර්යංජූවන් පිළිබඳ හැඟීම් ගුහනයයි තුවනින් දති. ප්‍රලෝධයංජූවන් පිළිබඳ හැඟීම් ගුහනයයි තුවනින් දති.

වියේ වුවද, මෙහි කිසියම් අගුනහතාවයක් දැනෙයි.

ඒ කිමෙක්ද යත්, විළැඩියංජූ නොපිහිටියංජූ කෙරෙන් ඇතිකර ගත් හැඟීම බව තුවනින් දති. මෙයේ වහි තිහෙවු යමක් හඳුදී, විය ගුහන යයි තුවනින් දති.

යමක් ඉරිරිව ඇත්ද, ඇතිලෙසින් පවත්වාගත් හැඟීමක් (විද්‍යාමානවූ) පමණක්ම ඇත්තේ යයි තුවනින් දති.

ආහාරය, මෙලෙසින්ද ඒ ප්‍රයුවන්ත ග්‍රාවකයාහට යථා ස්වභාවයන් පිළිබඳව, නොසැලෙන, පිරිසිදු බම්පූලාණය තුළින් ගුහනතාවය පිළිබඳව ප්‍රත්‍යහාස වෙයි.

තවද ආහාරය, ග්‍රාවකයා, ප්‍රලෝධ යංජූ පිළිබඳව මෙනෙහි නොකොට, විළැඩියංජූ නොපිහිටියංජූ පිළිබඳව මෙනෙහි නොකොට විදුරුණු විත්ත සමාධිය (අතිමිත්තවෙනා සමාධිය) ඇත්තේයේදී සිතා පිශුවායි. වහිම බැසැගති. විතර්ක කරයි. විවාරයට විළැඳෙයි. පහදියි. විකෘතවෙයි සංස්කරණය කරයි. වහිම පහිටයි. ආස්වාදය විදියි.

ප්‍රයුවන්ත ග්‍රාවකයා මෙයේ තුවනින් දති. අර්ථත්‍යාචාර්යංජූ කෙරෙන් යම් වැදුමක් විද, විය මෙහි තැක. විළැඩියංජූ නොපිහිටියංජූ කෙරෙන් යම් වැදුමක් විද, විය මෙහි තැක.

වහෙන් විදුම් මාත්‍රයක් දැනෙයි. ඒ කිමෙක්ද යත්,

ඡේ අධිකාරීතියන් ප්‍රතිඵලයන් තිබූවුවත්, ප්‍රතිතායට හේතුකාරක වූ මේ "කය" පිළිබඳව ඇතිකර ගත් පිළිගැනීමයි.

ප්‍රයෝගීත්ත ග්‍රාවක තෙමේ, ප්‍රශ්නවීධි (ක්ලේප) සංජ්‍යාවන් පිළිබඳ හැඟීම ඉහළයයි නුවතින් දති. ව්‍යාපිකිසංජ්‍යා නොපිශීරිසංජ්‍යා පිළිබඳ හැඟීම ඉහළයයි නුවතින් දති.

එයේ වුවද, කිසියම් අභ්‍යන්තරාචාරයක් දැනෙයි.

එළ කිමෙක්ද යත්, අධිකාරීතියන් ප්‍රතිඵලයන් කය පිළිබඳව ඇතිකරගත් හැඟීම බව නුවතින් දති. මෙයේ එහි නිත්‍යවූ යමක් තැද්ද. විය ඉහළයයි නුවතින් දති.

යමක් ඉතිරිව අතිද, ඇතිලෙසින් පවත්වාගත් හැඟීමක් (විද්‍යාමානවූ) පමණක්ම ඇත්තේයි නුවතින් දති.

ආනන්දය, මෙලෙසින්ද, ඒ ප්‍රයෝගීත්ත ග්‍රාවකයාහාර යථා ස්වභාවයන් පිළිබඳව, නොසැලෙන, පිරිසිද, බම්පෙන්තය තුළින් ඉහළතාචාරය පිළිබඳව ප්‍රතිඵලය වේයි.

මේ සියලුල සංයෝගිකරණය කරන ලද්දේදේ වේ. සංයෝගිකරණය කරන ලද්දේදේ, ඒ කෙරෙහි පහළ වූ වෛවහිකයන් (සිතුවිලි) ද වේ හමි, ඒ අනිත්‍යය, කිරෝධි ස්වභාවය ඇත්තේ යයි නුවතින් දති.

මෙයේ දත්තා, මෙයේ දැක්තා මහුගේ සිත, කාමාභ්‍යවයන් කෙරෙන් මූලිමතින් මිලදේයි. හටාපුවයන් කෙරෙන්ද මිලදේයි. අවිද්‍යා ආපුවයන් කෙරෙන්ද සිත මිලදේයි. මෙයේ වීමුක්තවත්ම, වීමුක්තය යන යුතුණිය වේයි. රාත්‍රිය නැහිණිය, ගලු ඉපදිම ස්වයුවය. බුහුමතාර විසිම නිමවිය. සපුරාණලද මේ අරහත්වය පිනිස, කළයුතු තවත් කිසිවක් හැතියයි නුවතින් දති.

හේ මෙසේ තුවනින් දති. කාමාපුව නිසා යම් විදිමක් අය්දේ, විය මේ ආයෝ මාත්‍රීලුයෙහි හැත. හටාපුව නිසා යම් විදිමක් අය්දේ, විය මේ ආයෝ මාත්‍රීලුයෙහි හැත. අවිද්‍යාව නිසා යම් විදිමක් ඇතිද, විය මේ ආයෝ මාත්‍රීලුයෙහි හැත.

විහෙත් යම් විදිම් මානුයක් ඇත.

ඒ කිමෙක්ද යත්, මේ පධියත්තයන් ප්‍රත්‍යාගාච්, කුස කෙරෙහි ඇතිකර ගත් පිවිතය යම් විදිම් ස්වභාවයම බව හේ තුවනින් දති.

හේ කාමපුව ලෙසින්, සංජුවන්ගි අනුගතවීම ගුහනයයි දති. හටාපුව ලෙසින්, සංජුවන්ගි අනුගතවීම ගුහනයයි දති. අවිද්‍යාපුව ලෙසින් සංජුවන්ගි අනුගතවීම ගුහනයයි දති.

වියේ වූවත් මේ අගුහනයතාවයක්ද වෙයි.

ඒ කිමෙක්ද යත්. පධියත්ත ප්‍රත්‍යාකෘති යයත්, වහිම බිජුවන පිවිත සංජුවත්, විදිම පිළිබඳව පහළ වූ හැඟීමත් මේ අගුහනයතාවයයි දති.

මෙසේ වහි යමක් තැදෑද, එසින් ඒ ගුහනයයි තුවනින් දති.

වහි යමක් ඉතිරිව ඇතිද, පවත්නා ලෙසින් (විද්‍යාමාත්‍රවා) ඇතිකර ගත් හැඟීමක් ඇත්තේයයි දති.

මෙලෙසින් ඒ ප්‍රජාවන්ග ග්‍රාවකයාහට යට් ස්වභාවයන් පිළිබඳව තොසාලෙන, පිරිසිදු, යුතුණය තුළින් ගුහනතාවය පිළිබඳව ප්‍රත්‍යාගාච් වෙයි.

ආහාරය, අතින් කාලයෙහි ඩිසියම් ශ්‍රමනු කෙනෙක් හෝ බුන්මනු කෙනෙක් හෝ කෙලෙස් දුරුකොට්, පරම අනුත්තර ඉහළයාවල සම්පත්තියට සමවැදී විසුයේ වේද, ඒ හැම ශ්‍රමනු බුන්මනුයෙහි, පරම පතිතු, පරම අනුත්තර, මේ ඉහළයාවයම ප්‍රතිඵලියකර විසුහි.

අභ්‍යන්තරය, අභ්‍යන්තර කාලුයෙහි කිසියම් ප්‍රමත්තු කෙනෙක් හෝ ප්‍රාත්‍යුම්තු කෙනෙක් වෙයිද? මිනු පරම අනුත්තර, පරම පරිකිදු ගුණභතාවය විභින්න වාසය කෙරේත්ද, ඒ හැම පරම පටිතු, පරම අනුත්තර මේ ගුණභතාවම ප්‍රත්‍යුහ්‍ය කරමින් වෙයෙක්.

ආනන්දය, දැන් කවර හෝ කුමතා හෝ බුහ්මතා කෙනෙක් පරිගුදී, පරම අනුත්තර ගුහ්සතාව ප්‍රත්‍යෘෂකර වෙසේයි. ජ්‍යෙෂ්ඨ පරම ප්‍රත්‍යෘෂකර වෙසේ.

අානුජදය එහෙයින් පරිගුදේ, පරම අනුත්තර ගැන්නාව වධිමින් - ප්‍රතිස්සාපකර්මීන් වාසය කරන්නට තොපද උගෙන යුතුය.

(ဝန်ဆောင်ရေး ဗုဏ်ထုပ်)

පලෝක ධම්ම සුතුය

විසඳ ආයුණුමත් ආහන්ද තෙරණුවේ භාගනවතුන් වහන්සේ කරා එළැංඩියන... විකත්පස්ට හත් ආයුණුමත් ආහන්ද තෙරණුවේ භාගනවතුත් වහන්සේට මෙම කරඇතු සැල කළහ. වහන්ස ලෝකය, ලෝක යැයි කියනු ලැබේයි වහන්ස, කෙතෙකින් ලෝකය'යි කියනු ලැබේදැ යි.

ආහන්දයන් යමෙක් බිඳෙන ස්වභාව අඟ්ද, ආයිඩ් විනයෙකි මේ ලෝක යැයි කියනු ලැබේ. ආහන්දයන් කිමෙක් බිඳෙනසුල් වේයැයත්, ආහන්දයන් වසුළුස බිඳෙන සුව්‍ය රුපයෝග් බිඳෙන සුව්‍යය. වසුරු විශ්වාසා බිඳෙන සුව්‍ය වසුළුසංස්පර්ශය බිඳෙන සුව්‍ය. වසුළුසංස්පර්ශ ප්‍රත්‍යාග්‍යන් උපදානා සුවලේව'යි දුක් වේව'යි නොදුක් නොසුව වේව'යි යම් වේදයීතයක් අඟ්ද ඒ ද බිඳෙන සුව්‍යය.

පිවිහා බිඳෙන සුව්‍යය. රසයෝග් බිඳෙන සුව්‍යය. පිවිහා විශ්වාසා බිඳෙන සුව්‍යය. පිවිහාසංස්පර්ශය බිඳෙන සුව්‍යය. පිවිහාසංස්පර්ශ ප්‍රත්‍යාග්‍යන් උපදානා සුවලේව'යි දුක් වේව'යි නොදුක් නොසුව වේව'යි යම් වේදයීතයක් අඟ්ද, ඒ ද බිඳෙන සුව්‍යය.

මහය බිඳෙන සුව්‍යය. බිරුමයෝග් බිඳෙන සුව්‍යය. මත්විශ්වාසය බිඳෙන සුව්‍යය. මහසංස්පර්ශය බිඳෙන සුව්‍යය මහසංස්පර්ශ ප්‍රත්‍යාග්‍යන් උපදානා සුවලේව'යි දුක් වේව'යි නොදුක් නොසුව වේවයි යම් වේදයීතයක් අඟ්ද, ඒ ද බිඳෙන සුව්‍යයි. ආහන්දයන් යමෙක් බිඳෙන සුව්‍යලේද, ආයිඩ් විනයෙකි මේ ලෝක යැයි කියනු ලැබේ.

අටිඩික සූත්‍රය.

විකල් නී බොහෝ හිසැපුහු භාග්‍යවතුන් වහන්සේ වෙත විළැකියහ. විළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ විකත්පස්ව හුන්හ. විකත්පස්වහුන් ඒ හිසැපුය භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකු කළහ. වහන්ස වේදනාව කවරේද, වේදනාසමුදය කවරේද වේදනාතිරෝධය කවරේද, වේදනාතිරෝධගාමිනි පරිපාදාව කවරේද, වේදනාවේ ආස්ථාදය කිමෙක්ද, ආදිත්වය කිමෙක්ද, හිස්සරානු කිමෙක්දැ'යි.

මහතෙනි, මේ වේදනා තුනෙකි. සුවලේදනාය, දුක්වේදනාය, මැදහත්වේදනා යි. මහතෙනි, මොහු වේදනා යැයි ඩියුතු ඉවතින්. විස්ස සමුදයයෙන් වේදනා සමුදයටේ. එස්ස හිරෝධයෙන් වේදනා හිරෝධයටේ. මේ අරි අටිඩිමෙනම වේදනා හිරෝධගාමනි පරිපාදාවයි. එනම් සම්මා දුටියියයි සම්මා සමාධියයි. වේදනාව තිසා යම් සුවයක් යම් සොම්භසක් උපදීක්මී මේ වේදනා ආස්ථාදයයි. යම් වේදනාවක් අනිස ණම් දුක්නම් වෙහස්වන සුලුනම් මේ වේදනාවේ ආදිත්වයය. වේදනාවේනි යම් ජණරාගය දුරමිලක් පැහැමක් වේ නම් මේ වේදනාවේ හිස්සරානුයයි.

වැඩුද මහතෙනි මා විසින් අනුපිළිවෙළුන් වූ සංස්කාරයන්ගේ සන්නිදුම පවසන ලද්දේය. පළමු දැහැනට සමවත්නවුන් හට වචනය සන්හුන්නේ වෙයි..... සංස්කාරයේදිතිරෝධයට සමවත්නවුන් හට සංස්කාර වේදනාත් සන්හුන්නාභු වෙති. රහත් මහන්හට රාගය සන්හුන්නේ වෙයි. දේශය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.

මහතෙනි මේ සන්නිදුම සයෙකි. පළමු දැහැනට සමවත්නවුන් හට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැයැනට සමවත්නවුන් හට විතක්ක විවාර සන්හුන්නේ වෙයි. තෙවන

දැහැනට සමවත්තවුණ්හට ප්‍රතිය සත්ත්‍රත්තේ වෙයි. සිව්වන දැහැනට සමවත්තවුන් හට ආග්‍රාස ප්‍රශ්නාස සත්ත්‍රත්තේ වෙයි. සංස්කෘත්වේදයිතත්ත්‍රයට සමවත්තවුන් හට සංස්කෘත්වේදත්ත සත්ත්‍රත්තේ වෙයි. රුද්‍යාත් සත්ත්‍රත්තානු වෙත් රහත් මහණනුව රාගය සත්ත්‍රත්තේ වෙයි. දෝශය සත්ත්‍රත්තේ වෙයි. මෝහය සත්ත්‍රත්තේ වෙයි.

ආකාස සුතුරා

මහණෙහි යම් යේ නත්වදැරුම් සුප්‍රාග්‍රී සුප්‍රාග්‍රී ද හමයි. අපරදිග සුප්‍රාග්‍රී හමයි. උතුරු දිග සුප්‍රාග්‍රී ද හමයි. දකුණු දිග සුප්‍රාග්‍රී ද හමයි. උලු සහිත සුප්‍රාග්‍රී ද හමයි. උලු රහිත සුප්‍රාග්‍රී ද හමයි. මද සුප්‍රාග්‍රී ද හමයි. අධික සුප්‍රාග්‍රී ද හමයි. සිහිල් සුප්‍රාග්‍රී ද හමයි. උණුසුම් සුප්‍රාග්‍රී ද හමයි. මහණෙහි එලෙසින්ම මේ සිරුරුණී නත්වදැරුම් වේදනා උපදිත්. සුවවේදතාත් උපදිත්. උක්වේදතාත් උපදිත්. මැදහත් වේදතාත් උපදිත්.

යම්සේ අහසෙකි නත්වදැරුම් වූ බොහෝ සුප්‍රාග්‍රී සුප්‍රාග්‍රී හමත්තාවූද, පැලදිගින් හමත්තාවූද, උතුරු දිගින් හමත්තාවූද, යම් දකුණු දිගින් හමත්තාවූද.

උලු සහිත වූද, උලු රහිත වූද, සිහිල් වූද, උණුසුම් වූද, අභ්‍යාචම් දිනක අධික වූද, මද වූද, බොහෝ සුප්‍රාග්‍රී හමයි.

එසෙයින්ම මේ කෙයෙහි සුවදුක් උපද්‍රවත්තාවූද, මැදහත් වූයේද යම් වේදනාවක් වෙනම්, එවැනිව් උපදිත්.

මහත් යම් කලුක කෙලෙස් තවන වෙර අත්තේ මතා දැනීම තොහරිද. වකළුහි පත්‍ර්‍යාචිත වූ හෙතෙම සියලු වේදනාවන් පිරිසිද දති

හෝ වේදතා පිරිසිද දැන දිවුදෑමියෙන් කොලොස් රෝතුවූයේ දහම් හි පැමිටියේ, තිවතට පැමිණියේ, කාබුන් මරණින් මතු යලි තුවදී.

කම්ම සුත්‍රය

මහතෝති අභුත්තම් හා පැරණිකම් ද, කම් නිරෝධියද, කම් නිරෝධිගාමිනි ප්‍රතිප්‍රඛවද, දේශනා කරන්නෙමි. වෙය අසවු මැනවි. මෙනෙහි කරවු කියන්නෙමි නම්.

මහතෝති, පැරණි කම්ය කවරේදයත්, ආස ප්‍රත්‍ය විසින් වික්ව කරනුද, වේතනාව විසින් පිළියෙළ කරනුද, වේදතාවට වස්තු යැයි දැක්කයුතු පැරණි කම්යකි. කතා ප්‍රත්‍ය විසින් වික්ව කරනුද, වේතනාව විසින් පිළියෙළ කරනුද, වේදතාවට වස්තු යැයි දැක්කයුතු පැරණි කම්යකි. හැඳුය ප්‍රත්‍ය විසින් වික්ව කරනුද, වේතනාව විසින් පිළියෙළ කරනුද, වේදතාවට වස්තු යැයි දැක්කයුතු පැරණි කම්යකි. දෙව ප්‍රත්‍ය විසින් වික්ව කරනුද, වේතනාව විසින් පිළියෙළ කරනුද, වේදතාවට වස්තු යැයි දැක්කයුතු පැරණි කම්යකි. කඟ ප්‍රත්‍ය විසින් වික්ව කරනුද, වේතනාව විසින් පිළියෙළ කරනුද, වේදතාවට වස්තු යැයි දැක්කයුතු පැරණි කම්යකි. මහතෝති මෙය පැරණි කම් යැයි කියනු ලැබේ.

මහතෝති අභුත්ත කම්ය කවරේදයත්, දැන් කයින් වදුතින් සිගින් යම් කම්යක් කොරේනම්, මහතෝති මේ අභුත්ත කම්යැයි කියනු ලැබේ.

මහතෙනි, කම් නිරෝධය කටරද යත්, මහතෙනි යමෙක් කායකම්, වාක්තම්, මහාකම්පත්ගේ නිරෝධයෙන් විමුක්තිය ස්ථැපිත කෙරේනම්, මහතෙනි මේ කම් නිරෝධයයි. කියනු ලැබේ. මහතෙනි, කම් නිරෝධගාමීන් ප්‍රතිපූව කටරද යත් මේ ආදීඳ්ඩිංජිනික මාර්ගයමැයි. එහම සම්මා දැවිදි, සම්මා සඩිකප්ප, සම්මාවාචා, සම්මාකම්මත, සම්මාඋාප්‍රව, සම්මාවායාම, සම්මාසත්, සම්මාසමාධි, යයි. මහතෙනි මේ කම්මතිරෝධගාමීන් ප්‍රතිපූවයි. කියනු ලැබේ.

මහතෙනි මෙයේ මාවිසින් තොපට පැරණි කම්ය දේශනා කරන ලදී. අලුත් කම්ය දේශනා කරන ලදී. කම් නිරෝධය දේශනා කරනලදී. කම්ම නිරෝධය දේශනා කරනලදී. කම්මතිරෝධගාමීන් ප්‍රතිපූව දේශනා කරනලදී. මහතෙනි ප්‍රාවක්‍යන්ට නිශේෂී වූ. අනුකම්පාකරන ගාස්තාවරයෙකු විසින් අනුකම්පාව නිසා යමෙක් තොපට කටයුතුනම්. මාවිසින් එය තොපට කරනලදී. මහතෙනි අපමණවත් රැක්මුල් ඇත. අපමණවත් දුන්නාගාර ඇත. මහතෙනි ධ්‍යාවකරවු පමා තොවවු. පසුව විපිළිසර ඇත්තේ තොවවු. මේ තොපට අපගේ අනුගාසනාවයි.

ප්‍රවිස්සායනන සුතුරා.

මහතෙනි මේ ස්ථැපිත යත්තයේ සඳහන දුමහය තොකරන ලද්දේ, සංවර තොකරන ලද්දේ, උක් ගෙනදෙන්නේ වෙයි. කටර සඳහෙක්ද යත්,

මහතෙනි, ඇය තැමැති ස්ථැපිත යත්තය දුමහය තොකරන ලදදේ, සංවර තොකරන ලදදේ, උක් ගෙනදෙන්නේ වෙයි. මහතෙනි, කතා තැමැති ස්ථැපිත යත්තය දුමහය තොකරන ලදදේ, සංවර තොකරන ලදදේ, උක් ගෙනදෙන්නේ වෙයි.

මහත්‍යාචාරි තැංකය නැමැති ස්පර්ශායතනය දුමනය තොකරන ලද්දේ. සංවර තොකරන ලද්දේ. දුක් ගෙනදෙන්නේ වෙයි. මහත්‍යාචාරි, දුව නැමැති ස්පර්ශායතනය දුමනය තොකරන ලද්දේ. සංවර තොකරන ලද්දේ. දුක් ගෙනදෙන්නේ වෙයි. මහත්‍යාචාරි කය නැමැති ස්පර්ශායතනය දුමනය තොකරන ලද්දේ. සංවර තොකරන ලද්දේ. දුක් ගෙනදෙන්නේ වෙයි. මහත්‍යාචාරි සිත තැංක ස්පර්ශායතනය දුමනය තොකරන ලද්දේ. සංවර තොකරන ලද්දේ. දුක් ගෙනදෙන්නේ වෙයි. මහත්‍යාචාරි මේ ස්පර්ශායතනයේ සයදෙන දුමනය තොකරන ලද්දාහු. සංවර තොකරන ලද්දාහු. දුක් ගෙනදෙන්නේ වෙති.

මහත්‍යාචාරි මේ ස්පර්ශායතනයේ සයදෙන මැනවීන් දුමනය කරන ලද්දාහු. මැනවීන් රක්නා ලද්දාහු. මැනවීන් සංවර කරන ලද්දාහු. සැප ගෙනදෙන්නේ වෙති. කටර සයදෙනෙක්ද යත්,

මහත්‍යාචාරි අඟ තමනි ස්පර්ශායතනය මැනවීන් දුමනය කරන ලද්දේ. සංවර කරන ලද්දේ. සුව ගෙනදෙන්නේ වේ. මහත්‍යාචාරි කනා නැමගි ස්පර්ශායතනය මැනවීන් දුමනය කරන ලද්දේ. සංවර කරන ලද්දේ. සුව ගෙනදෙන්නේ වේ. මහත්‍යාචාරි නැංකය නැමගි ස්පර්ශායතනය මැනවීන් දුමනය කරන ලද්දේ. සංවර කරන ලද්දේ. සුව ගෙනදෙන්නේ වේ. මහත්‍යාචාරි කය නැමගි ස්පර්ශායතනය මැනවීන් දුමනය කරන ලද්දේ. සංවර කරන ලද්දේ. සුව ගෙනදෙන්නේ වේ. මහත්‍යාචාරි සිත නැමගි ස්පර්ශායතනය මැනවීන් දුමනය කරන ලද්දේ. සංවර කරන ලද්දේ. සුව ගෙනදෙන්නේ වේ. මහත්‍යාචාරි මේ ස්පර්ශායතනයේ සයදෙන මැනවීන් දුමනය කෙරන ලද්දාහු. මැනවීන් රක්නා ලද්දාහු. මැනවීන් සංවර කරන ලද්දාහු. සැප ගෙනදෙන්නේ වෙති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක සුරත වූ ගාස්තාන් වහන්සේ මෙය වදාරා යම් මතුද තෙම වදාල සේක.

මහත්තුනි යම් ස්පර්ගායත්තයක් සංවර තොටුයේ, දකට පැමිණියේනම්, එබද ස්පර්ගායතා සායෝත්මය. යම්කෙනෙක් ඔවුන්ගේ සංවරණය ඉඩවාපු නම් ඔහු ඉඩාව දෙවැන්හකාට ඇත්තාපු, කෙලෙසුත්තෙන් තෙත් තොකරවන්නාපු වෙසෙයේ.

මහහර රූ දැක, යම් තොමහහර රූ දැක, මහහර රූ ගි රාජය දුරකරන්නේය. මට අප්‍රිය යයි සිතා තොකෙළසන්නේය.

ප්‍රිය වුද, අප්‍රිය වුද, දෙවැදැරුම් ගබ්දයන් අසා, ප්‍රිය වූ ගබ්දයෙන් මුසපන් තොවන්නේය. තැවත අප්‍රිය ගබ්දයෙන් ද්වේගය දුරකරන්නේය. මට අප්‍රියයැයි සිතද තොකෙළසන්නේය.

මහහර මිශ්‍ර සුවද ආසාණය කොට, යමිද අප්‍රිය වූ උගේ වූ ආසාණය, අප්‍රිය වූ උගෙදෙහි ද්වේගය දුරු කරන්නේය කැමරි වූ සුවදෙහි ඇල්මට පමණුවන ලද්දෙක් තොවන්නේය.

රස වැදිය යුතු මිශ්‍ර රසත් අතුහවකාට යමිද ඇතැම් අනෙක් අමිශ්‍ර රසද අතුහවකාට, මිශ්‍රරස ගැලී තොවලදත්නේය. අමිශ්‍ර රසයි විරෝධයක් තොදුක්වන්නේය.

සුව පහයින් පහය්තා ලද්ද මත්තොවන්නේය. දුකින් පහය්තා ලද්ද ද, තොසාලෙන්නේය, කිසිවෙතු භා විරැඳු තොවන්නේය. තොඳාලෙන්නේය. සුවදක් දෙකෙන් වූ පහය දැක මඟිහත්ව දක්නේය.

ක්ලේෂ සංඡු අභි හෙයින්, ප්‍රපණව සංඡු වූ ඉතාම ලාභක සත්‍යයෝ පමාවත්තාහු සංසරව පැමිණෙයි. තුවත්තැනි මහතා තෙමේ පැඳවාකාමිකිමුත්ව සියලු මගේමය විතර්කයේ දුරුකොට, ගොජ්‍රම්භය අභ්‍යුරුකොට පවතිමයි.

මෙයේ යම් කළෙක නිවැරදිව සිත මැනවින් වඩා දෙශීය වේද, සුව පහසුකින් හෝ දුක් පහසුකින් පහස්තා දේ මහුගේ සිත කොට්ඨත් තොසාලෙයි. මහඟෙනි රේ තෙවි රාග, ද්වේෂයන් මැධි, රාති මරණයන්ගේ පර්තෙර වූ නිවහට යන්තාහු වෙයි.

ආසිවිසේපම සුතුය

මා විසින් මෙයේ අසන ලදී. වක් කළෙක භාෂ්චවතුන් වහන්සේ සැවැත් තුවර සම්පරයෙන් උර්තවත තම් පැහැඩිමුසුහුගේ අරමිනි වැඩිවසන යේක. විනිදි භාෂ්චවතුන් වහන්සේ මෙය ව්‍යාලුයේක. එ හිඹුහු, වහන්සෙයේ හිඹුහු භාෂ්චවතුන් වහන්සේ වහන්සේට පිළිවෙත් ඇස්වුහ. භාෂ්චවතුන් වහන්සේ මෙය ව්‍යාලු යේක.

මහඟෙනි, යම් දේ බලවත් තෙද අභි දුරුණු විෂ අභි සර්පයෝ සිවිලේනෙක් වෙත්ද, වකල් හි පිවත්වනු කැමති, තොමැරෙනු කැමති, සුව කැමති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් වින්නේය. එ මොහුට මෙයේ කියන්තාහුය. එම්බල පුරුෂය, බලවත් තෙද අභි දුරුණු විෂ අභි මේ සහර ස්ථානයන් සිවි දෙන තා විසින් කළින් කළ සැකැවිය යුතුය. කළින් කළ වැඳද්‍රවිය යුතුය. කළින් කළ නිදිකරවිය යුතුය. එම්බල පුරුෂය බලවත් තෙද අභි දුරුණු විෂ අභි මේ සු සපුන්ගෙන් වික්තරා, වක්තරා වෙනෙක් කිපෙන්නේ නම්, එම්බල පුරුෂය එ හේතුවත් තෙවි මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්තාහුය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කටයුතුනම් වය කරවූ යි.

මහජේති විකල්පී ඒ පුරුෂ තෙම බලවත් තේදු ඇති දරුණු විෂ ඇති සු සපුන්ට් බියවුයේ, යම් ඒ තැනකට හෝ පලා යන්නේය. ඒ මොහුට මෙසේ කියන්නාහුය. ව්‍යුහ පුරුෂය සතුරුවූ මේ වදකයේ පස්දෙනෑක් යම් තැනකදීම ඔහු දක්නමේ තම් එනිදීම දිවියෙන් තොර කරන්නෙමු. නි තා පසුපස ඉහුබදාතාහ. ව්‍යුහ පුරුෂය තා විසින් යමක් කට හැකි තම් විය කරවයි. මහජේති විකල්පී ඒ පුරුෂ් තෙමේ බලවත් තේදු ඇති දරුණු විෂ ඇති ඒ සු සපුන්ට් බියවුයේ සතුරුවූ වධකයන් පස්දෙනාට බිය වුයේ, යම් ඒ තැනක හෝ පලා යන්නේය.

ඒ මොහුට මෙසේ කියන්නාහුය. ව්‍යුහ පුරුෂය, ඇතුළා හැකිරෙන මේ සටිනි වධකයෙක්. යම් තැනකදීම ඔහු දක්ෂීය නම් එනිදීම හිස සිදු හෙළන්නෙම් ඩි මසවාගත් කඩුවක් ඇත්තේ තා පසුපස ඉහුබදන්ය. ව්‍යුහ පුරුෂය, තොප විසින් යමක් කට හැකි තම් විය කරවයි.

මහජේති, විකල්පී ඒ පුරුෂ් තෙමේ බලවත් තේදු ඇති දරුණු විෂ ඇති සතර සර්පයන්ට බියවුයේ සතුරුවූ පස් වධකයන්ට බියවුයේ ඇතුළත හැකිරෙන, මසවාගත් කඩු ඇති සටි වධකයාට බියවුයේ යම් ඒ තැනක හෝ පලා යන්නේය.

හෙතෙම හිස් ගමක් දක්නේය. යම් යම් ගෙයකට පිවිසෙන්නේ නම්, කිසිවක් තැනි ගෙයකටම පිවිසෙන්නේය. හිස් ගෙයකටම පිවිසෙන්නේය. ගුනඟ ගෙයකටම පිවිසෙන්නේය. යම් බිඳුනක් (අභාරපාන ඇතැයි) අල්ලන්නේ නම් කිසිවක් හැත්තක්ම අල්ලන්නේය. හිස්වුවක්ම අල්ලන්නේය. ගුනඟවුවක්ම අල්ලන්නේය. ඒ මොහුට මෙසේ කියන්නාහුය. ව්‍යුහ පුරුෂය ගම්පහරුන හොර දැන් මේ ගම හසන්නාහ. තා විසින් යමක් කළනැකි නම් විය කරව යි.

මහජේති වකළු හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති, සතර සර්පයන්ට බිඟ වුයේ, සහරු වූ පස් වධකයන්ට බිඟ වුයේ, ඇතුළත හැසිරෙන ඕසවාගත් කඩි ඇති සවන වධකයාට බිඟවුයේ ගම්පහරණ සොරඹන්ට බිඟවුයේ යම් ඒ තැනක හෝ පලා යන්නේය.

හෙතෙමේ මහත් ජලායයක් දක්නේය. මෙතෙර සැක සහිතය, බිඟ සහිතය, පරෙකර උච්චරු රුහිතය, බිඟ රුහිතය, විඟ විතෙර මෙතෙර කරන ඔරුවක් හෝ ඔබ මොඩ යැමට පාලමක් හෝ තැන.

මහජේති, වකළු හි ඒ පුරිස්හට මෙබදු සිතක් පහළ වන්නේය. මෙය මහාජලායකි. මෙතෙර සැක සහිතය, බිඟ සහිතය, පරෙකර උච්චරු රුහිතය, බිඟ රුහිතය, විඟ විතෙර මෙතෙර කරන ඔරුවක් හෝ ඔබ මොඩ යැමට පාලමක් හෝ තැන. මම තනු, දර, අතුකොල රැස්කොට පහුරුක් බැඳු, ඒ පහුරු නිසා අතින්ද, පයින්ද, වැයම් කරමින් සුවසේ පරෙකරට යන්නේම් නම් මැනවයි. මහජේති, වකළුහි ඒ පුරිස් තෙමේ තනු, දර, අතු කොල, රැස්කොට පහුරුක් බැඳු, ඒ පහුරුනිසා අතින්ද, පයින්ද, වැයම් කරමින් සුවසේ පරෙකරට යන්නේය. තරණය කළ පරෙකරට පැමිණි බමුණු තෙමේ (ගිවත් හමැති) ගොඩිවිම සිටි.

මහජේති, මා විසින් අරුත් ඇගවීම පිතිස මේ උපමාව කරන ලදී. මේ මෙන් අර්ථයයි. මහජේති බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආමේ පිශියෙයේ යනු, පයිවධාතුවටද, ආපෝධාතුවටද, තේපෝධාතුවටද, වායෝධාතුවටද, යන සතරමහා භූතයන්ට හමෙකි.

මහතෙනි 'සතුරා වූ පස්වයිකයෝ' ය යනු උපාධානස්කජය පසට විනම් රැපොපාදානස්කජයට ද, වේදනොපාදානස්කජයට ද, සංගේදාපාදානස්කජයට ද, සංස්කාරෝපාදානස්කජයට ද වියදානොපාදානස්කජයට ද මේ හමකි. මහතෙනි ආරාලත පැයිරෙහි මිසවාගත් කඩු ඇති ස්වභ වධකයාය යනු, හත්දීරාගයට මේ හමකි. මහතෙනි, 'හිස්ගම' ය යනු අධ්‍යාත්මක ප්‍රධානයකට මේ හමකි.

මහතෙනි, ව්‍යක්තවූ, තුවණාති පණ්ඩිත කෙමේ ඉදින් ඇයිතුත් විය පිරික්සා හම්, කිසිවක් තැන්තක්වම වැවහේ. කිස්වුවක් වම වැවහේ, ගුහා වුවක්වම වැවහේ, මහතෙනි, ඉදින් කිහිතුත් විය මහතෙනි, ඉදින් තැනැයෙනුත් විය, මහතෙනි, ඉදින් දිවෙනුත් විය..... මහතෙනි, ඉදින් කෙයෙනුත් විය මහතෙනි, ව්‍යක්තවූ තුවණාති පණ්ඩිත කෙම ඉදින් කිහිතුත් විය පිරික්සා හම් කිසින් තැන්තක්වම වැවහේ. කිස්වුවක්වම වැවහේ, ගුහාවුවක්වම වැවහේ.

මහතෙනි, ගම්පහරහ සොරක යනු, බාහිර ප්‍රධානයනට හමකි. මහතෙනි, ඇස ඉටුඅනිවුරුණි ගැටී, තන ඉටුඅනිවු සදෙහි ගැටී, තැනය ඉටුඅනිවු ගැඳෙහි ගැටී, දිව ඉටුඅනිවු රුණි ගැටී, කු ඉටුඅනිවු පහස්නි ගැටී, සිත ඉටුඅනිවු පහස්නි ගැටීනි.

මහතෙනි, මහාර්ලාගයය යනු, කාමෝසයටද, හවෝසයටද, දිරිධේශයටද, අව්‍යේරෝසයටද, යන විතරෝසයට මේ හමකි. මහතෙනි, සැකසහිත බිඛසහිත මෙතෙරය යනු, සක්කාය (පෙළුගුමක පඟදවස්කජය)යට මේ හමෙකි. මහතෙනි, උච්චරා රුණිත බියර හිත පරෙරය යනු,

එනම් සම්මාදුරියටද, සම්මාසඩිකපේයටද, සම්මාවාවාවටද, සම්මාහම්මත්තයටද, සම්මාආපිවයටද, සම්මාවායාමයටයයි. සම්මාසතියටද, සම්මාසමාධියටද, මේ නමෙකි. මහණුනි, අතිත්ද, පයිත්ද, වැයමිකරන්තේය යනු වීරයාරහම්හයට මේ නමෙකි. මහණුනි, තරණයකළ පරෙකුට පැමිණි බලුතු තොමේ ගොඩිනම සිටි යනු රහතුන් වහන්සේට මේ නමෙකියි.

කුම්මොපම කුතුය

මහණුනි, පෙර වුවක් කියම්. ඉදුබුවෙක් සවස් වේලෙහි ගංගුවුර අසඩි ගොදුරු සේවීමෙනි යෙදුන් වය. මහණුනි, සේවලෙක්ද සවස් වේලෙහි ගංගුවුර අසඩි ගොදුරු සේවීමේ යෙදුන් වෙයි. මහණුනි, ඉදුබුවා ගොදුරු සේවීමේ යෙදුනු සේවලා දුරදිම දුටුයේය. දැක සිස පස්වැනිකොට ඇති අවයව සිය කඩලෙහි බහා ගෙන තිරැත්සුකට, නිහිටි හිදි. මහණුනි, සේවලාද, ඉදුබුවා දුරදිම දුටුයේය. දැක ඉදුබුවා වෙත එප්පියේය. වළඳ "යමිකලෙක මේ ඉදුබුවා සිස පස්වැනිකොට ඇති අවයවයන් ගෙන් වක්තරා හෝ අවයවයන් පිටතට නිකුත් කරන්නේනම්. විභිම වය ඩිජැයෙන කඩා කන්නේම්" යි ඉදුබුවාට ලංච සිටියේය. මහණුනි, යම් කලෙක ඉදුබුවා සිස පස්වැනිකොට ඇති අවයවයන්ගේ වක්තරා හෝ අවයවයන් පිටතට නිකුත් නොකළේද, එකල්හි සේවලා ඉඩක් නොලබනුයේ ඉදුබුවාගේ ඉවත්ව ගියේය.

මහණුනි, වෙසයින්ම තොප වෙනද ප්‍රතිවු මරු තොමේ. "මම මොවුන්ගේ ඇයින් හෝ ඉඩක් ලබන්නේ නම්, කනින් හෝ ඉඩක් ලබන්නේ නම්, ණඡහැයෙන් හෝ ඉඩක් ලබන්නේ නම්, දිවෙන් හෝ ඉඩක් ලබන්නේ නම්, කයින් හෝ ඉඩක් ලබන්නේ නම්, සිතින් හෝ ඉඩක් ලබන්නේ නම්, මසකටයි නිතර වළඳ සිටියේ වෙයි. මහණුනි, වශයින් මෙහි ලා ඉදුරුන් හි වැසු

දෙළුර ඇඟිව වසටු. ආයිත් රූ දැක තිමින වසින් ගත්තේ
තොවටු. නිර්වනාපලෙසින් ගත්තේ තොවටු. යමක් හේතුකොට
ගෙන වක්බුඩුය සංචාර තොකොට වෙසෙන මොහු තත්තාව,
ලතැවීම, දෝමනස්ස යහා ලාමක අකුසල් දහම් හු අනුබද්‍යනාහු
තම්, එහි සංවර්ය පිනිස පිළිපදිව. වක්බුඩුය රකිව.
වක්බුඩුයයෙහි සංවර්යට පැමිණෙටි.

කතින් ගඩිද අසා තතැයයින් ගැඳ ගෙන
දිවින් රස විද..... කයින් පහස් ලබමින් සිතින් දහම්
දැන, තිමින වසින් ගත්තේ තොවටු. නිර්වනාප ලෙසින් ගත්තේ
තොවටු. යමක් හේතුකොට ගෙන මතිභුදුය සංචාර තොකොට
වසෙන මොහු, තත්තාව, ලතැවීම යහා ලාමක අකුසල් දහම් හු
අනුබද්‍යනාහුතම්, විහි සංවර්ය පිනිස පිළිපදිව මතිභුදුය රකිව.
මතිභුදුයයෙහි සංවර්යට පැමිණෙටු. මහතෙහි, යම් කබලේ
තෙහි ඉදුරන්නි වැසුදෙළුර ඇඟිව වස්ත්හනු තම්, එකල්නි
පවුවමරු තෙමේ ඉඩික් තොබවනුයේ, කළකිරු ඉදුවුවා කෙරෙන්
සිවලාමෙන්, තොප කෙරෙනුද ඉවත්ව යත්තේය.

සිය කබලෙහි අවයව බහා ගත්තා ඉදුවුවා මෙන්, මහත්
සිතුවුල් බහා තබන්නේ (තාශේනා දාශේනින් වසින්) තොඳයුරුකරන
ලදයේ, මෙරමා තොපෙනුයේ, පිරිතිවයේ කිසිවකුට උපවාද
තොකරන්නේ යයි.

සසර තරණය

සත්‍යවාධීන් උපදිති සත්‍යවාධීන් මියයනි. උපතත් - මරණයත් අතර පවතිනුයේ "පිටතය ලෙසින් සම්මතයකි. ව්‍යවත් සම්මතයක්, කවරදාක, කොහොදී ආරඩුන්දැ'යි කිවහැකි අයෙකු නැත. උපදිති, මැරෝති, හටයන් තත්ත්ව, හටයෙන් ගැලුති. සසර ගමනක යෙදෙති. සංසාරයම විකතාන කරකැවෙන ව්‍යුහයක් බලුවය. වහි අගක් මූලක් දැනගත්තට නොවය. අග මුළු නොදත් සත්‍යවාධීන් සංසාර දක්ම අත්විත්දේය. වත්මානයේද අත්විදිති.

හටය යතු උපතත් අරුණී මරණයන් කෙළවර විමත්. යම් ඉපදීමත් සමග ඇතිව මරණයත් සමග තැනිවන්නක් කොට්ඨාසී. ව්‍යවත් සම්මුතින් සැබැවක් කොට්ඨාසී. මුලාවය.

තරාගත සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ සත්‍යවායා ගැඹුයිටික මේ මෝහාත්ධකාරයෙන් ගෙවා ගැනීම පිනිස ඉදිරිපත්වූ සේක. උත්වහන්සේ සසර තම්බූ අවිදානා කාරක ස්වහාවයන් කවරේදැ'යි ප්‍රත්‍යෘෂිකළ සේක. සසරෙන් ගැලු දුක් විදින සත්‍යවාධීන් ඉන් ගෙවාගත හැකිව ප්‍රත්‍යෘෂිකළ සේක. වෙනස්වන ස්වහාවයෙන් දුතු ධ්‍යුතාවයන් පිළිබඳව ප්‍රත්‍යෘෂිකළ උත්වහන්සේ - ලෝක සත්‍යවායා සසර දුකින් ගෙවාලීම පිනිස ව්‍යුරායේ සත්‍ය ලෙසින් ගෙවා විම සත්‍යවා දැනම දේශනාකොට් ව්‍යුහය.

෋ත්වහන්සේ - උපතත් - මරණයත් අතර පිටතයක් පිළිබඳ සම්මුතියක් කරානොකරන බව ත්‍රිපිටිකයෙනි වහි විවිධ සූත්‍රයන් විමර්ශනාත්මකව කියාවීමේදී පැහැදිලිවයි.

ලිංච්වහන්සේ කරාකරණයෙයේ සපුණික මරණයක් පිළිබඳවය. විත්තස්වහන්වයන් පිළිබඳවය. මහස සකස්වී ඇති ආකාරයන් (මහසිකාරයන්) පිළිබඳවය. නිවෙන සිටි තැනැත්තේ වාඩිවිමට සිතයි. ඒ සිතක සැකසීමයි. ඒ අනුව හේ වාඩිවිමට ත්‍රියාත්මක වෙයි. දැන් නිවෙන සිටිමත් - වාඩිවිමත් යන ත්‍රියාවලියන් අතර ඇතිව තිබෙනුයේ හවයකි. වාඩිවිමත් සමගම නිවෙන සිටි ස්වහාවයන් සිතත් තිරුද්ධය. වාඩිවිමත් සිටෙන සිටිමත් අතර හවය (ත්‍රියාවලිය) තිරුද්ධය. වාඩිවි සිටිමක් ඇතිගෙයින් වැටහෙයි. එයද කිත්‍ය තොවන වෙනස් වියනැක්කන්. වෙනස්වත්තක් බව ප්‍රශ්නවත්තයා ප්‍රත්‍යුෂණකරගති. මේ ධ්‍රිමිතාවයන් අවබෝධ කරගත යුත්තේ ඒ තැනැත්තාමය. අන් අයෙකුහට ඒවා කියාදීමට හෝ අවබෝධකරවීමේ, ප්‍රත්‍යුෂණකරවීමේ හැකියාවක් හඳත. තමන්ම - තමන් විසින්ම ප්‍රත්‍යුෂණකරගත යුත්තේය.

මෙවන් ගැඹුරු වැටිනිමක් ඇතිකරුණැනීම පහසුගොනී. ඒ සඳහා මැහින් ප්‍රහුණුකළ මහසිකාරයක් තිබිය යුතුය. ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් විවන් මහසිකාර ඇතිකළ තොහැකිය. ඒ සඳහා ප්‍රායෝගික ප්‍රහුණුවක් ලබිය යුතුය. එවන් ප්‍රහුණුව්ම් ලැබිය හැකි උපදේශයන් අපමණවත් බුද්ධ දේශග්‍රෑහන් තුළින් ලැබිමේ හැකියාවන් අද දැවයේ වුවද පවතින්නේය. වරද තම් විවන් උපදේශයන් දැනගැනීමට හෝ ත්‍රියාත්මක කිරීමට තොහැකිවන තරමින් වත්මන් මිනිසුන් ශිල්ය වරදවාගෙන තිබුමය.

ප්‍රාර්ථනාව සසර ගමනට පිළුවහැක් විය හැකිය. වහෙන් ඒ තුළින් තිවන ප්‍රත්‍යුෂණ කළ තොහැක්කේමය.

"නිවහ" යාහැකි තැනක් නොවේ. නිවහ පවතිනුයේ සාමීර ආයතනයන් හි නොවේ. තමන් තුළමය. නිවහ ප්‍රත්‍යංශ කරගත යුත්තකි. එසේහා කළයුත්තේ අභිජාතුකරණයෙහි ගැලුමින්, වැදුවැට්ටින්, ප්‍රත්‍රිතාකරණින් සියලුම තමන් වෙත නිරායාගයෙන් පහළ වහු අභ්‍යන්තර මූල්‍යව පත්වීම නොව, තරාගතයන් වහන්සේ විසින් ආයෝසනය අවබෝධිකර ගැනීමට යායුතු මග ලෙසින් පෙන්වා දුන් මගම පිවිසීමය. ආයෝද්‍යාංශක මාර්ග විවහා ගැනීමය. ප්‍රත්‍යංශකර ගැනීමය. "නිවහ ප්‍රත්‍යංශවත්තුයේ ව්‍යවහාර, ව්‍යාපෘති හට නිර්ධියයි.

සම්බෝධිය ප්‍රත්‍යංශ කළ තරාගතයන් වහන්සේ ව්‍යාපෘති වසර හතැලිස් පහක කාලයක් බැඩිය දේශනාකොට වලුව අභ්‍යන්තරය. විවත් දිගුකළත් තුළ අනන්තත්ව, අපමණුවු පිරිස් තරාගතයන් වහන්සේ වෙතින් බැමැඟුණු ලබා අභා. එහැමදෙනාහැරම වුයේ විකම සම්මත ගැවලවක් නොවන බැවින් එ එ අවස්ථාවන්ට අනුව, එ එ පුද්ගලිකාජට උපමා උපමේයන් ගෙන් යුතුව බැඩිය පැහැදිලිකරදී ඇති ආකාරය - සූතු දේශනාවන් අනුව වට්ටාගත හැකිය. මෙවත් සූතු දේශනාවන්ට සවන්දන් එ එ පිංචතුන් බැඩිවබෝධිය ලබා මගවැළුයෙන් යුතුව පැවැදිවේයට පත්ව, සසර ගමන නිමිකරන්නට. මග සැලසාගත ඇත්තේ පැවැදිවේයට පත්ව නොව, ගිහියෙකු ලෙසින් සිටියදීම බව වට්ටාගත හැකි ය.

සසර දුකින් මිදුමට වත්මන් අප විසින් මේ සියව් දේශනු අත්තරාගත සූතු දේශනාවන් පාඨම් කිරීමේ අවශ්‍යකතාවයක් නැත. මෙවත් සූතු අතුරුන් විකම සූතුයක් හෝ නිවැරදිව අවබෝධ කරගත හැකිතම් සසරින් ගැලුවීමේ මග ව්‍යාපෘතිය.

ගිහිගෙය සකස් කිරීම බහුලය. විහොඳින්, ව්‍යවත් තැනක සිට සකස්කිරීම වලින් බැහැර වීමට, තැවතිමට අපහසුය. විජිසාම. බලීවබෝධයලත් සියලු පිංචතුන්හට, හිස්සරණයනුදිනාගෙයන් ආරණ්‍යයගතවේ. හෝ රැක්මුල්හි හවතිමින් සූහනාගාරයක තකිවි, විවේකිට විදුෂුන් වඩා, සසර ගමන කිමකරනට වියන්වචිත ලෙස තට්ටුගතයන් වහන්සේගේ උපදේශය වී ඇත්තේය.

බුද්ධමට අනුව දිවපෙවත සකස්කර ගැනීම “ශ්‍රාධාව” ඇතිකර ගත් තැනැත්තා බොද්ධයාය.

බොද්ධයා තුළ ඇදුනිමු තැත. ප්‍රාර්ථනාවන් තැත. තොදන්නා, නොදුටු දෙවියකු හෝ මූන්මයෙකුගත් පිළිසරණ පැනීම හෝ ව්‍යවත් විශ්වාසයන් තැත.

බොද්ධයාගු පරමාරිසත්ත පිළිබඳව අවබෝධයක් ලබන්නාය. බරිමතාවයන් පිළිබඳව ප්‍රත්‍යාපනය ඇතිකරගු ලබන්නාය. ව්‍යවත් පරමාරිසත්ත ධම්තාවයන් අනුව පිවිතය සකස්කරගෙනු ලබන්නාය. ඔවුනු, ස්වභාවයෙහි, ස්වභාවයන් හඳුනාගත්තේය. විහොඳින්ම මුලවෙහි නොවැවත්තේය.

බුද්ධ ගාසනයට අයත්වන සිවිවතක් පිරිසකි. එම්, කිකුත්, කිසුප්පාන්, උපාසක, උපාසිතාවන්ය.

මොවුනුතුරින් කවරෙකු හට හෝ ලේවා නිවැරදිව බලීවබෝධය ලැබිමෙන් මගවිල ලැබිමේ හැකියාවක් නොවන්නේ නොවේ. අවශ්‍යවන්නේ තට්ටුගතයන් වහන්සේගේ දේශනායන් මඟවින් අවබෝධකාට එම අනුව වියස් වැකිමය. සැකයෙන් තොරව, ඉඛාලිලව, තමන් තුළින් තමන් පිළිබඳව

වටහා ගැනීමය. සත්‍ය දැකිමය. එසේ වූයේ මගල්ල ලැබීමට ශ්‍රමණ හාවයට පත්‍රිය යුතු බවක් තට්‍යගතයන් වහන්සේගේ දේශෙනුයන් හි දැක්වෙන්නේ නැත.

බුදුන් ද්‍රව්‍ය බොහෝ දෙනෙකු හිසු හාවයට පත්වී ඇත්තේ, උත්වහන්සේගෙන් ධීමිය අසා, මගල්ලයනට විළැකිමෙන් පසුව විනා හිසුත්වයට පත්වීමෙන් පසුව පමණක්ම නොවේ. සහුන්ගතවේ දිගුකල් වියස් උපදිවා, මගල්ල ලැබූ උත්තමයින්ද තැනුවා නොවේ. මේ කවර ආකාරයෙන් වුවද ශ්‍රදා සම්පත්න්හුව බොද්ධයනට මගල්ල ලැබීමේ නොහැකියාවක් පවතිනබවක් සුතුයන්හි පිටියෙහි දක්නට තැබ්තේය.

එහෙයිත්, හිසු, හිසුනි, උපාසක, උපාසිකාවන් අතුරින් කවරෙකු හෝ වේවා, බුදුදහම නිවැරදිව අවබෝධ කරන්නේනම්, අද ද්‍රව්‍යේ වුවද සසර ගමනෙන් මිදි - නිරෝධය ප්‍රත්‍යුෂා කිරීමට නොහැකිවා නොවේ. අවශ්‍ය වන්නේ ඒ සඳහා කැපවීමය.

කවර ආකාරයේ, කවර තරාතිරීමක සත්වයෙකු හෝ වේවා "ප්‍රවත්තන" බවට සම්මුතියෙන් හඳුනාගන්නේ කෙසේද?

ආශ්චර්යය - ප්‍රශ්නාසක අභි බැවිති

කවර ආකාරයේ කවර තරාතිරීමක සත්වයෙකු හෝ වේවා, මියගිය බවට සම්මුතියෙන් හඳුනාගන්නේ කෙසේද?

ආශ්චර්යය - ප්‍රශ්නාසක තතර වී අභි බැවිති

එසේ නම් සම්මුතියට අනුව ප්‍රවත්තනා ආශ්චර්ය, ප්‍රශ්නාස කරයි.

මියගිය තැනත්තේ ආශ්‍රාස, ප්‍රශ්‍රාස නොකරයි.

දැන් ඔබ, මධ්‍යගේ ආශ්‍රාසය, ප්‍රශ්‍රාසය කෙරෙහි සිංහ ඇතිකර ගන්න.

ආශ්‍රාසය ඇතිවෙනවා, ආශ්‍රාසය තැනිවෙනවා.

ප්‍රශ්‍රාස ඇතිවෙනවා, ප්‍රශ්‍රාස භැනිවෙනවා.

ඉන් බැහැරව වෙනත් කවර හෝ සකස්කරමක් එම මහිනිකාරයන් (සිතුවලි) තුළ තැනිබව ඔබට වැට්ටෙමි.

ආශ්‍රාසයක් - ප්‍රශ්‍රාසයක් තුළ පිවිතය පවතී. පිවිතය ගවති. ඉන් බැහැර කිසිවක් එහැන තැය.

ආශ්‍රාසය - වචනයකි. වචනයෙන් සකස්කරගන්නා දේදකි. වචන සංස්කාරයයි

ආශ්‍රාසය හමුව වචනය කෙරෙන් බිජිවන කාය ස්වභාවයකි. ආශ්‍රාසය හමුන් කිසිවක් ඇත්තේය යන ආත්ම ස්වභාවයයි. ණමිකර්සප ස්වභාවයයි. ණමර්සපයයි.

එම පිළිබඳව පහළවන සිතුව්ල්ලයි. (මහිනිකාරයයි) එවත් සිතුවලි කෙරෙන් අනුගතවීම මුලාවයි. (අයෝනිසේමනයිකාරයයි.)

ප්‍රශ්‍රාසය හමුව වචනය කෙරෙන් බිජිවන කාය ස්වභාවයකි. ප්‍රශ්‍රාසය හමුන් කිසිවක් ඇත්තේය යන ආත්ම ස්වභාවයයි. ණමිකර්සප ස්වභාවයයි. ණමර්සපයයි.

එම පිළිබඳව පහළවන සිතුව්ල්ලයි. (මහිනිකාරයයි)

අතහ්න ප්‍රජාවනු කාලයක සිටි. සසර සැරසරමින් සකස්කරගත් මහසේනී ආකාරයන් කෙරෙන්, අන්කාකාරවූ හොතිකක සම්පත්කෙරෙන් සත්ත්වයා පත්වෘති මුලාව නොවන්නට, සැබෑසලුසින්ම ගතහැකි කිසිවක් නොවන්නේය. ආශ්චර්ය, ප්‍රශ්නාසකයන් ධම්තාවයන්ය වහි ආශ්චර්ය හෝ ප්‍රශ්නාසක කරන්නෙකු නොමැතිවල, ආශ්චර්ය ප්‍රශ්නාසකයන් පිළිබඳව සිහියෙන් යුතුව, (විදුරිගත්) විමසන විවිධ අවබෝධවෙයි. විවිධ කිසිවෙකු විසින් ආශ්චර්ය කරනවා ප්‍රශ්නාසක කරනවා යනුවෙන් පාරින මුලාව දුරුවෙයි.

කවරෙකු විසින් හෝ තමග්ගේ අවසිතාවයන් ඇතුව ආශ්චර්ය, ප්‍රශ්නාසක කරනුයේනම් මේ වහන්ව හෙතෙම මියයා යුතුය. ඒ කවර හෙයින්ද යන් ආශ්චර්ය, ප්‍රශ්නාසක කිරීමට අමතකවීම තිසාය.

ආතාපාන සතිය වැඩියුත්තේ මෙම ධම්තාවයන් ප්‍රතිඵලීය කරගැනීම පිණිසය.

සසරගි වැටුන සත්ත්වයින් තිරන්තර දිවීමක යෙදෙති.

මුහු ඇසට රුප සොයුම්න් දුවති.

කනට ගබා සොයුම්න් දුවති.

තාසයට ගඟ සොයුම්න් දුවති.

දුවට රුප සොයුම්න් දුවති.

දුරාපත්වී වැනියි යන් කයට සුවපනුව ස්ථාපනය සොයුම්න් දුවති.

කොතරම් සේවයේවුවද, කොපමනා ලැබුයේවුවද, තාජ්‌ගියට පත්වුයේ නොවන්නේය. තව තවත් සෞයමින් දුවන්නේය. මූලාචකගැලී සිටිහබවක් මතුන්හර නොවැවහෙන්නේය. එහෙයින් හවයෝන්-හවය, නොහඳවතුන සසර ගමනක් පවත්වන්නේය.

තට්ටුගතයන් වහන්සේ විසින් වදාල දහම අනුව පිළිපදින්නා මෙම මුලාච වටහා ගන්නේය. ඉත් බැඟැලීමට වියත්වචින්නේය. අවබෝධ කරන්නේය. සසර ගමන නිමකරන්නේය.

ආග්චාස - ප්‍රශ්නාස භාමර්ජප කෙරෙන් පිළිගය පවත්වය. මේවා විවිසංස්කාරයෝය. වවනයෙන් සකස්කරගත්නා ලද්දේය.

ආග්චාස - ප්‍රශ්නාස භාමර්ජප කෙරෙන් පිළිගය හවත්වය. මේවාද විවිසංස්කාරයෝය.

ආග්චාස - ප්‍රශ්නාස කෙරෙනි සිහියෙන් යුතුව මෙහෙනි කරන විට, ආග්චාස - ප්‍රශ්නාස කාධික ස්වභාවය හැරුණුකාට, අත්කවර හෝ සංස්කාරයක් විතැන නොවන්නේය.

විතැනම ඇතිවෙයි.... විතැනම හැතිවෙයි.

ඇතිවිමත් හැතිවෙයි. හැතිවිමත් හැතිවෙයි.... දුහනයි.

මෙලෙයින් වැවහෙත්ම සක්කායදිවිධිය දුරුවයි. සම්මාදිවිධිය පහළවෙයි. සම්මාසංකල්පතාවන් ඩිජිවෙයි. ආයිජ්ජ්ජාංගික මාගීයට පිවසෙයි.

මිඛෝ අවධානය මෙම සංචාදය වෙත යොමුකරන්න.

ආයත්තිවෙනි. කායසංස්කාර කවරේද? වාක්සංස්කාර කවරේද. විත්තසංස්කාර කවරේද?

ආචච්ච විගාචයෙහි ආගේවාස - ප්‍රග්ච්ච කායසංස්කාරයයි.

විතක් විවාර විත්තසංස්කාරයයි.

සංජු, වේදනා, වාක්සංස්කාරයයි.

ආයත්තීවෙති. සංජුවේදැනිත නිරෝධසම්වතට සමවදනා මහත්තාට ඩිනම් ධම්යක් පළමුව නිරඳුධවෙත්ද.

ආචච්ච විගාචයෙහි, සංජුවේදැනිත නිරෝධයට සමවදනා මහත්තාට පළමුව වාක්සංස්කාර නිරඳුධ වෙයි. ඉන් පසුව කායසංස්කාර නිරඳුධවෙයි. ඉන් පසු විත්තසංස්කාර නිරඳුධවෙයි.

(ඉං ටෙලුණු සූජායෙහි)

මෝසරාජය, ලේකය සූජාපලෙකින් බලව - මේ තට්ටුගත දේශන්තයයි.

ශ්‍රී එස්, වියත්, සත්, සමාධි ප්‍රජා ආති පිංචතුන් හට - එ අමාතිවත් සුව බොහෝ දුර නොවේ.

"නිවත්" තමන් තුළමය. විය අනුමානජුත්තයෙන් නොව, ප්‍රත්ත්තිස්ථාපනයෙන්ම වටහාගත යුත්තේය.

අට්සුන් වටනයන් හි බිඳෙන්නා තුළ තාමර්සප කාය ස්වහාවයන් බිජුවෙයි. ඒවා කෙරෙනි විතක් විවාරයන් ආචිකරමින් විත්තස්වහාවයන් පවතියි.

හරසුං - වටනයෙහි (විව්සංස්කාරයෙහි) හරසුං බව ප්‍රත්තිස්ථාවමෙන් මුලාව (අවිද්‍යාව) දුරජවෙයි. අවිද්‍යාව දුරජවීමම සසර සිසය තරුණ්‍යකලේ වෙයි.

වසර බොහෝ ගෙවනකට පසුව, සිර්ලූස තමන් පෙර කළුන පෙන් වූ ගමට පැමිණියේය. ගම වෙනස් වී ඇත. ඇතැම් තැන්, පෙර පැවති අයුරතින්ද දැකිය හැකි විය.

තමන් දත්තා හඳුනන අයෙකු හමුවිමේ ආපේෂපාව ඔහුතුල විය. ඔහුගේ විශ්වාසයට අනුව, ඔහු සිරි නිවාස විතැන තැන. විතැන දැන් වෙනත් ගෙවනාගේලේකි. මදක්වේලා මඟ මොඩ ගමන් කළ "සිර්ලූස" මඳිවියේ අයෙකුව දුටුවේය.

මේක "මහයෙන්පුරුෂ" නේදෑ දි සිර්දාස විම තැනැත්තාගෙන් ඇසුම්වේය.

ඔහු සිර්ලූස දෙස විමසුම් සහිතව බැඳුවේය. මද සිනහවක් පැවේය. එම සිනහව තුළ හාස්‍යයක් - උපහාසයක් - වෙනත් කිසිවක් වූයේ දැයි සිර්ලූසට වචාගත තොහැකි විය.

වෙනත් එම තැනැත්තා කරා කළේය. කාලයකට ඉස්සරන්ම රේක මහයෙන්පුරුෂ තමයි. එත් දැන් මේක ආකිරිමන් පෙදෙස..... මහයෙන්පුරුෂ කිවාට දැන් කවුරුවත් දත්තේ තිබා.

හැබේව වෙන්න ඇති..... මමත් ඉස්සර හිටියේ මෙහේ. එකයි මේ පැන්ත බලුන්න ආවේ... හඳුනනාය කවුරුහරි ඉත්තවනම් දැකළයෙන්න ගිතාගෙනයි ආපහු ආවේ, කියමින් සිර්ලූස අමුත්තා දෙස හෙළුවේ බයාද බැඳුමකි.

මහත්තයා කවුදී ඩිජිටල් ... පිරියායා තැංකුව්සා
සායනායා රෙඛායා

මම සිර්දාස .. මම.. මෙහේ හිටපු මහරත මත්තී
කෙනෙක්... වැඩු මෙහේ හිටපු හැම කෙනෙක්ම මාව දත්තවා...
සිර්දාස පැවසිය

වෙන්නාදති මහත්තයෝ... පරණාය කවුරුවත් දැන්
මෙහේ තැහැ.... භූගොදුනෙක් මැරිලා.... සමහරු මෙහේත්
ගිහිලු... කොහො ගිහිල්ලද දත්තේ තැහැ.... මහත්තය පරණා
අයයි කිතිවට කොයි කාලේ අයද කියත්ත මම දත්තේ තැහැ.
සමහරවිට මටත් ඉස්සර හිටියාය වෙන්නාදති. මොකද දැන්
ඉත්ත තරුණාය අතර මමත් පරණා අයෙක්. වයසට ගිය
මිනිහෙක්. තවත් වයසට යහා අයෙක්.... කොහොම ව්‍යනත් යන
මමත්..... මහත්තයට හඳුන්නේ තැහැ.... මෙයට පෙර
දැකැලුත් තැහැ.

මව... මව... මමත් මහේගෙන දත්තේ තැහැ මෙයට
පෙර හමුවූ බවට මතකයක් හෝ තැහැ... හැම දැයම වෙනස්
වෙලු...

හඩිස සිර්දාස මහත්තයෝ, මහත්තයා අතිතයේ...
අතිතයත් අරගෙන අධිදිතවා. අතිතය ඉවරටවෙලා, මම
වර්තමානයේ, ඒ හිසා අතිතයක් මට තැහැ. මම සිර්දාස කියන
අතිතය... වර්තමානයේ සමත්තව හඳුන්නේ තැහැ. ඒ ව්‍යනත්
මහත්තයා නොදත්තා, නොහඳුනන, වර්තමානයක ඉදෑගෙන
අතිතය ගොයනවා. ඒවා මැරිලා - කැකිලා - බිඳිලා විනාශවෙලා
ගිහිලා. සිර්දාස මහත්තයට කවුදුවත් ඒ අතිතය මෙතැකින්
ගොඩන්න බැහැ....

සමත්ත කියන වර්තමාන මමත් .. අතිතයක් වෙලා,
අතිතයක් වෙමින් යනවා.. අනාගතය, දවසක වර්තමානය
වෙවි. එඩුට ඒ අයටත් අතිතයක් තියෙළි. අනාගතයක්

ඇශ්‍රීලංකා පෙන්වී... මිකතමයි ස්වභාවය. මහත්තයෝ
මිකතමයි බර්මනාවය.

සිරදාස තුස්සිමිගුත වය. වර්තමානය හම් වූ සංකළේපතා
ස්වභාවයතුළ. තමන් වියට අයත්තොවන බව සිරදාසට
වැටහුණි. බාහිර වර්තමානයේ කිසිවෙකු සිරදාසට හඳුන්නේ
තැන... විසේ වූ කළ අනාගතයක් කෙරෙන් කෙසේහම්
අපේක්ෂාවක් ඇශ්‍රීකරණන්නද.... තමන්තුළින් ඇශ්‍රීකරණන්
සිතුවුල ලේඛනයක, අතිතයේ පැවතියායේ හැගෙන ආකාරයක්
කරගසා ගෙත, තොහඳුනන වර්තමානයක තමන් අතරම්ව
සිටින බවක් සිරදාසට වැටහුණි.

පෙර සිටියේවුවද - වර්තමානයේ සිටින්නේ වුවද, ඇම්
අනාගතය අපේක්ෂා කරන්නේ වුවද. ඒ තම තුළම පවතින එම
අභ්‍යන්තර ස්වර්ථපිය සංකළේපතාවන් මිස අන් කිසිවක්
තොවන බව සිරදාසට ප්‍රතිඵෘෂ්‍යයෙය.

අතිතවේවා, වර්තමානවේවා - අනාගතවේවා -
සංකළේපමය රුපයන්ට තමන් අයන් තොවන බවත්, ඒවා
මායාවන් බවත් සිරදාසට වැටහුණි.

වෙනස්වීමේ ධමිස්වභාවයන් තුළ, තමන් වළුමත්ව
ඇති බවක් සිරදාසට අවබෝධනය.

තවත් යාපුතු තැනක් තැන. සෙවය යුත්තක් තැන.
සෙවය යුත්තෙක් තැන.

ඇති සිරදාස ඇශ්‍රීකරණත්, වත්මනයේ
පිටත්වෙමින්, තොදත්තා අනාගතයකදී මියගියෙය.

වහෙන් ඒ බැවි දැන්තා කිසිවෙකු හෝ තොවන්නේය.

ආයෝ සතන හා නිරෝධය.

සසර යනු අවද්‍යාවයි. සසරෙන් වැටුන සත්ත්වයා අවද්‍යාව තුළම වළුමන් වෙයි. අවද්‍යාව තුළ සිරීමන්, එය තුළේ දැක ගත හැකි විද්‍යාවක් හැත. අවද්‍යාව තුළ විද්‍යාව සෙවීම නිශ්චල ත්‍යාවකි. සෞයන්හා තව තවත් අවද්‍යාත්මක කරණු කාරණා දකිනින් ත්‍යා තුළ අතරම්වෙයි.

සසරෙන් වැටුන සත්ත්වයා අවද්‍යාවම දුක බැඩී තමා තුළින්ම ප්‍රත්‍යක්ෂකර ගත යුතුය. එවිට වැට්ටෙනුයේ "දුකය" තමන් තුළ පහළවන සිතුවීලුම තමන් ඉදිරියෙකි පෙනෙහි ලෝකය වන බවත් වැට්ටෙන්නේය.

එ පිළිබඳව වඩාත් පැහැදිලි විමර්ශන හම්, තමන් තුළ පහළවන වෙිතනාවන් පිළිබඳව ප්‍රත්‍යක්ෂ යුතුයෙන් දැකිය යුතුය. එවිට දුක පහළ විම් හේතුව ප්‍රත්‍යක්ෂ වන්නේය.

දුක ඇතිවිමේ හේතුව තමන් තුළ පහළවන්හාටු "සිතුවීලි" හේවත් "වෙිතනා" බැවි ප්‍රත්‍යක්ෂවනවිට, විවන් වෙිතනා කෙරෙන් ගැලුවී යා හැකි බව වැට්ටෙන්නේ ය.

වෙිතනාව - අනිත්‍ය බව, දුක්ක බව, අනාත්ම බව වැට්ටෙන්නේය. එසේ වැට්ටිම ප්‍රත්‍යක්ෂවෙකා කිරීමේ දී "වෙිතනාව" මායාවක් බව වැට්ටෙන්නේය. කවර වෙිතනාවක හේ ගතහැකි කිසිවක් හොමැති බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය. ගුහන බව වැට්ටෙන්නේ ය.

"සිතුවීලි" - වෙිතනා උපදූත්තේය.

"වෙිතනා" - මිය යන්නේය.

ඉපදෙශයේ වේතනාවන්ය. මිය යහුයේ වේතනාවන්ය. වේතනාවන් කාරණයක් පාසා තිරස්තරයෙන් වෙනස්වන්නේය. මේවායේ සැබෑස්වහාවය, ප්‍රජාවන් වටහාගහුයේ වේතනා කෙරෙන නො ඇලෙන්නේය. නොගැලෙන්නේය.

නිසරු වේතනා කෙරෙන් බඡෙරවීමේ වියන් ඇතිවන්නේ ය. සිංහ බලවත් වන්නේය. පහළවන වේතනාවන් යැදිගත නොහැකිව බඡෙර වී, විනාශවනු දැකින්නේය.

විකිනෙකා තුළ පහළවන වේතනා, විකිනෙකා අතර භූවමාරුවන වේතනාවන් මත ලෝකය නම් අවිද්‍යාව පවතින බව වටහාගත්තා ප්‍රජාවන්ත තෙමේ තමන් තුළ පහළ වන්නාවූ වේතනා කෙරෙන නොවෙලෙමින්, නොගැවෙමින්, නොඇලෙමින්, නොපවත්වමින්, අනිහත්දතා නොකරමින් සුන්හ වන්තට හරින්නේය. සුන්හ වී යන වේතනා කෙරෙන් සුන්හතාව ප්‍රත්‍යුෂා කරන්නේය.

බලවත් වූ සිගියෙන් - වේතනාවන්නේ සුන්හවීමන් හේතුවෙන්, "සමාධිය" මත වන්නේය. "නිරෝධිය" ප්‍රත්‍යුෂා වන්නේය. බම්බවේදය ලැබූයේ දුකින් මිදුම පිණිස කළ යුතු තවත් කිසිවක් නොවන බව වටහා ගත්තේය. වැවින්ම ඇතුළුයේ තවතින්නේය. හවතිනුයේ දුකින් මිදුන් විය.

ලිජේත්තාව (මොසූහක කිතුත්ත)

සියලු දෙයෙහි හිස් බට , යමෙකු ගලුනාගත් කළ
හේ ඩිසිලු ලොකික බරමනාවයකින් මුලා තොවන්නේය.
මක් නිසාද යන් ඒවා මත ඔහු පිටත් තොවන බැවිනි.
යමක් ලද කල්හි ඉන් උද්දුමයට පත් තොවන ඔහු,
තොලද කල්හි තහස්සුලටුවද පත් තොවන්නේය.
කිරීතිය ඔහු තැල ආචිම්බරය ඇති තොකරවයි.
අපකිරීතිය තැල ඔහු පිඩාවට ද පත් තොවේය,
දෝස් ඇස්සෙමන් ඔහුව තොකැලුණීන්නා සේම,
ප්‍රගංකාවෙන් ද දිනාගත තොහැකි වේ.
සතුට කෙරෙහි ආකර්ණීය වීමක්ද,
වේදනාවෙන් පළායාමක්ද ඔහු තැල තොවේ.
මෙසේ සියලුමෙහි හිස් බට පසක් කළ තක්නෑටාට,
ඇඳීම් කරන දැ හා තොකරන දැ යයි දෙකක් තොමතා.
මන්ද ?
ලේ සියලුම තැල හිස් බටක් ඔහු දක්නා බැවිනි.

ISBN 978-955-42009-0-0



9789554200900

මිල කර නැතු.